



ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය
கிழக்குப் பல்கலைக் கழகம், இலங்கை
EASTERN UNIVERSITY, SRI LANKA



වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை - 2013
ANNUAL REPORT



ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය

වාර්ෂික වාර්තාව - 2013

පටුම

	පිටුව
1. දැක්ම ප්‍රකාශනය	01
2. මෙහෙවර ප්‍රකාශනය	01
3. උපකුලපතිතුමාගේ සමාලෝචනය	01
4. සම්පත් හා සිසුන් පිළිබඳ තොරතුරු	08
5. දේශීය සිසුන් පිළිබඳ තොරතුරු	09
6. අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු	10
7. අනාධ්‍යයන කායාර්ය මණ්ඩල විස්තර	11
8. පර්යේෂණ, නවෝත්පාදන සහ ප්‍රකාශණ පිළිබඳ තොරතුරු	12
9. වැඩසටහන්, සමුළු හා වැඩමුළු තොරතුරු	13
10. ලබාගත් ප්‍රදාන පිළිබඳ තොරතුරු	15
11. ආරම්භ කරන ලදනව පාඨමාලා පිළිබඳ විස්තර	16
12. පුනරාවර්තන වියදම් විස්තර	16
13. ප්‍රාග්ධන වියදම් විස්තර	17
14. ව්‍යාපෘති විස්තර (දේශීය/විදේශීය ආධාර)	17
15. ව්‍යාපෘති වියදම් විස්තර (දේශීය/විදේශීය ආධාර)	20
16. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (වියදම)	22
17. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (ඡන්තවූ ආදායම්)	22
18. මූල්‍ය ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය - 2013	23
19. වෙනත් තොරතුරු/මෙම වාර්තාවට අදාළ කාර්ය සාදනය	23
20. 2013 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව	24
21. 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන විගණනකාධිපති වාර්තාවට අදාළ කළමනාකරණ ජ්‍යෙෂ්ඨ පැහැදිලි කිරීම	39

1. දැක්ම ප්‍රකාශනය

ප්‍රාදේශීය සහ ගෝලීය තත්ත්වයන්ගේ වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවන සේතරගකාරී බවින් යුතුව උසස් අධ්‍යයනය සහ පර්යේෂණ යන අංශයන්හි විශිෂ්ට වූ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අභිප්‍රායවේ.

2. මෙහෙවර ප්‍රකාශනය

ඉගැන්වීම්, පර්යේෂණ හා ශිෂ්‍යත්ව යන්තෙහි විශිෂ්ටත්වය නඩත්තු කරමින් ඉන් ප්‍රයෝජන ලබා ගත හැකි සෑමදෙනා වෙනුවෙන් ඉගැන්වීම්, පර්යේෂණ හා පුහුණු කිරීම් කටයුතු සඳහා අනාගි අවස්ථාවන් සඳහා මග සැලසීමත් විශ්ව විද්‍යාලයට අයත් අභ්‍යන්තර සහ බාහිර පීඨයන් හා මණ්ඩප ඇතුළුව අනෙකුත් පහසුකම් මඟින් ඉඩ සලසා, ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතුවලින් ලබා ගත් උපයෝජන දීර්ඝ ගැන්වීමේ ප්‍රජා සුභසාධනය සෞභාග්‍යමත් ලෙසින් සහ සංස්කෘතිය නගා සිටුවීමත්, මෙවැනි සම්පත් කාර්යක්ෂමව පාලනය කර ආරක්ෂා කිරීමත් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අරමුණ වන්නේය.

3. උපකූලපතිතුමාගේ සමාලෝචනය

අ. විශ්ව විද්‍යාලය පිළිබඳව කෙටි හැඳින්වීම

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය 1981 වසරේ අගෝස්තු මස 01 වන විද්‍යා සහ කෘෂිකර්ම යන පීඨයන් දෙකකින් සමන්විත, "මඩකලපුව විශ්ව විද්‍යාල කොලීජිය", නමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා අනුබද්ධිතව ආරම්භ කරන ලදී. පසුව එය 1986 වසරේ ඔක්තෝබර් මාසයේදී වාණිජ්‍ය හා කළමණාකරණ පීඨය හා කලා හා සංස්කෘතික පීඨය ලෙස අමතර පීඨයන් දෙකක් සමඟින් පූර්ණ විශ්ව විද්‍යාලයක තත්ත්වයකට උසස් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය 2006 වසරේ දී මානව ජීව විද්‍යා, පරිපූරක සෞඛ්‍ය විද්‍යා, ව්‍යාධි භෞතවේද, වෛද්‍ය අධ්‍යයන හා පර්යේෂණ, සායනික විද්‍යා සහ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ලෙස අධ්‍යයනාංශ 06 කින් සමන්විතව ආරම්භ කරන ලදී.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය, සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය සහ ව්‍යවහාරික විද්‍යා පීඨයන් දෙකකින් සමන්විතව 2001 වසරේ ජූලි මස 15 වන දින ආරම්භ කරන ලදී. මේ වන විට එය සිද්ධා වෛද්‍ය ඒකකයකින් ද සමන්විතව ඇත.

සෞන්දර්ය අධ්‍යයන පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනය, 2005 වසරේ මාර්තු මස 01 දින ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය හා අනුබද්ධ කරන ලදී. 1981 වසරේ එය ආරම්භ කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය හා අනුබද්ධ කළ අවස්ථාව දක්වා ස්වාමි විපුලානන්දා සංගීත හා නැටුම් විද්‍යාලය නමින් ප්‍රාදේශීය කටයුතු සහ හින්දු සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පසුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවතුනි.

පීඨ හා වැඩ සටහන්

- **විද්‍යා පීඨය** අධ්‍යයනාංශ 05 කින් සමන්විත වන අතර ජීව විද්‍යා හා භෞතික විද්‍යා විද්‍යාවේදී උපාධි, විද්‍යා අධ්‍යාපන විද්‍යාපති උපාධිය, දර්ශනපති හා ආචාර්ය (M Phil and PhD) යන පර්යේෂණ උපාධි පිරිනමයි.
- **කෘෂිකර්ම** පීඨය අධ්‍යයනාංශ 06 කින් සමන්විත වන අතර කෘෂිකර්ම විද්‍යාවේදී උපාධියන් කෘෂිකර්ම විද්‍යාපති උපාධියන් පිරිනමයි.

- කලා හා සංස්කෘතික පීඨය අධ්‍යයනාංශ 09 කින් සමන්විත වන අතර කලාවේදී, අධ්‍යාපනවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපන ශාස්ත්‍රපති, දර්ශනපති හා ආචාර්ය යනාදී උපාධි විවිධ අංශවලින් පිරිනමනු ලබයි.
- වාණිජ හා කළමනාකරණ පීඨය අධ්‍යයනාංශ 03 කින් සමන්විත වන අතර වාණිජවේදී, ව්‍යාපාර කළමනාකරණවේදී, කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රපති, දර්ශනපති හා ආචාර්ය යනාදී උපාධීන් විවිධ අංශවලින් පිරිනමයි.
- සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා අධ්‍යයනාංශ 06 කින් සමන්විත වන අතර වෛද්‍යවේදී හා ශල්‍යවේදී (MBBS) සහ හෙද විද්‍යාවේදී උපාධිය පිරිනමයි.
- ත්‍රිකුණාමල මණ්ඩපය, සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය යන පීඨ දෙකකින් සහ සිද්ධා වෛද්‍ය ඒකකයකින් සමන්විත වන අතර ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ විද්‍යාවේදී උපාධිය, තොරතුරු තාක්ෂණ උපාධිය සහ සිද්ධ වෛද්‍ය හා ශල්‍යකර්ම උපාධිය යනාදී උපාධීන් පිරිනමනු ලැබේ.
- බාහිර උපාධි සහ ව්‍යාප්ත පාඨමාලා මධ්‍යස්ථානය: විශ්ව විද්‍යාල අධ්‍යාපනය වැඩි සිසුන් ප්‍රමාණයකට ලබා දීම සඳහා අවස්ථාව උදාකර දීමට පීඨයන් මඟින් බාහිර උපාධි පිරිනමයි. මෙම වැඩ සටහන් බාහිර උපාධි සහ ව්‍යාප්ත පාඨමාලා මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලැබේ.

ආ. 2013 වසරේ මුද්‍රණපමුණුවා ගැනීම

1. වෙබ්මෙට්‍රික් (webometric) ශ්‍රේණිගත කිරීම මඟින් විශ්ව විද්‍යාලයේ තරාතිරම නංවාලීම සඳහා නව වෙබ් අඩවියක් දියත් කරන ලදී.

විශ්ව විද්‍යාලයේ තරාතිරම ශ්‍රේණිගත කිරීම අගයීම සඳහා නව වෙබ් අඩවියක් පහත සඳහන් අංගවලින් සමන්විතව පවතී .

- ස්වකීය වෙබ් domain
- උප පිටු
- අනස් ලිපිගොනු
- ගිණුම්වල ප්‍රබන්ධ
- ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්තමාන කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍යයන් හා සම්බන්ධවූ මුහුණු පොත twitter ලින්ක්ඩ් ඉන් යනාදිය
- දිනපතා අපගේ වෙබ් අඩවිය නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව නිරීක්ෂණය කිරීම සඳහා මනාපයක් එක් කර ඇත.

2. Google හා සහයෝගිත්වයෙන් නව විද්‍යුත් ලිපි පද්ධතියක් වැඩි දියුණු කර ඇත (www.mail.esn.ac.lk)

නව විද්‍යුත් ලිපි පද්ධතියේ අංගයන් වනාහි

- ගුගල් මඟින් සේවාවක් ඉටු කර ඇතත් “esn.ac.lk” නමැති දිගුවම භාවිතා කරනු ලැබේ.
- Gmail වෙබ් පිටු ගිණුම (web page account) මඟින් සෑම ගිණුමකටම 30GB ක ගබඩා කිරීමේ පහසුකමක් ඇත.
- ජංගම දුරකථන මඟින් විද්‍යුත් ලිපි කියවීමේ හැකියාව.
- පැරිහෝගිකයන් තමන් අතර ලියකියවිලි හුවමාරු කිරීමේ හැකියාව.

- ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ සේවාවන් (SMS) නොමිලේ ලබාගැනීමේ/යැවීමේ හැකියාව.

3. “පශ්චාත් ගැටුම් ප්‍රතිසාධනය” සඳහා දැනුම හා තාක්ෂණය යන මාතෘකාව යටතේ ජාත්‍යයන්තර සම්මේලනයක් පවත්වන ලදී.

ලබාගත් ප්‍රබන්ධ 112ක් 64ක් වාචික /පෝස්ටර ප්‍රදර්ශනය සඳහා පිළිගන්නා ලදී.

මෙකී සම්මේලනයේ ආරාධිත කථිකවරුන් වූයේ මහාචාර්ය සියෙඩ් ජමිල් අහමඩ් බංගලාදේශ විශ්ව විද්‍යාලය, ඩාකා සහ මහාචාර්ය රාහුල් මුහර්ජි, ජාතික විශ්ව විද්‍යාලය, සිංගර්පුරුව යන අයයි.

4. ප්‍රදේශයේ හා රටේ පවතින අධ්‍යාපනය හා කෘෂිවිද්‍යාව යන අංශයන්හි අවශ්‍යතාවයන් සලකා M Sc in Sc Education and MSc in Agriculture විද්‍යා අධ්‍යාපනයේ ශාස්ත්‍රපති උපාධියක් කෘෂිවිද්‍යාවෙහි ශාස්ත්‍රපති උපාධියක් ආරම්භ කරන ලදී.

5. විද්‍යා පීඨය හා වාණිජ හා කළමණාකරණ පීඨය QIG ප්‍රදානය ලබා ගැනීමට සමත් විය.

6. උපාධි අපේක්ෂකයන්ගේ ඉංග්‍රීසි හා සන්නිවේදන යන ක්‍රියාවලියන්හි දියුණුවක් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂා උපදේශණ ඒකකය සවිමත් කිරීමට උපදේශකයන් අට දෙනෙකු පැවරුම් පදනමක් මත බඳවා ගනු ලැබූහ.

7. දිගු කලක්ම පැවැති සිතේ කා වැදුණු මනක්කල්පය වෙනස් කිරීම සඳහා වාර්ෂිකව සේවකයන් විසිදෙනෙකු කෙටි කාලීන පුහුණුවක් ලබා දීම සඳහා පිටරටට (ඉන්දියාව සිංගප්පූරුව මැලේසියාව) යැවීම.

8. ක්‍රීඩා

මොරටුව විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද 11 වන SLUG මිනි මලිම්පික්ස් තරඟයට අපගේ සිසුහු සහභාගි වී පහත සඳහන් පරිදි පදක්කම් ලබා ගත්හ.

ඉසව්ව	පදක්කම	ලබාගත් පදක්කම් ගණන
කරාතේ	රන්	02
	ලෝකඩ	04
රෙස්ලිං	රන්	02
	රිදී	02
	ලෝකඩ	03
මං පථය	ලෝකඩ	03

9. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම

2013 වර්ෂයේදී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියත් පහත සඳහන් පරිදිවේ.

අ. ස්ථිර ගොඩනැගිලි තැනීම

සංකේතය	ව්‍යාපෘතියේ නම	මුළු වියදම (රු.මි)	වර්තමාන තත්ත්වය
1	විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	199	අතිගරු ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලද අතර දැනට මෙකී ගොඩනැගිල්ල භාවිතයේ පවතී.
2	කලා හා සංස්කෘතික පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	121	නිමාවට පත්ව ඇත. විවෘත කිරීමට නියමිතව ඇත.
3	පුස්තකාලය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	171	අතිගරු ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලද අතර දැනට මෙකී ගොඩනැගිල්ල භාවිතයේ පවතී.
4	වාණිජ හා කළමනාකරණ පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	230	90% ක් නිමවී ඇත. 2015 මාර්තු මස අගදී අවසන් කිරීමට බලාපොරොත්තු වේ
5	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ මහවාරිය ඒකකය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම	299	ප්‍රසම්පාදන කටයුතු නිම කර ඇත
6	නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	360	ප්‍රසම්පාදන කටයුතු නිම කර ඇත
7	කලා හා සංස්කෘතික පීඨය සඳහා වූ දේශණ ශාලාව නොහොත් ශ්‍රවණාගාරය ඉදිකිරීම	44.6	කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත

ආ. නේවාසිකාගාර ව්‍යාපෘති

- ස්ථිර නේවාසිකාගාර ව්‍යාපෘතින් ඉදිකිරීම්

සංකේතය	ව්‍යාපෘතියේ නම	මුළු වියදම (රු.මි)	වර්තමාන තත්ත්වය
1	උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුනාමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ වත්තරුමුලෙයි පරිශ්‍රයේ ශිෂ්‍යයින් 200 දෙනෙකු සඳහා නේවාසිකාගාරය	182.0	ඉදිකිරීම ආරම්භ කර ඇත .
2	උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වත්තරුමුලෙයි පරිශ්‍රයේ ශිෂ්‍යයින් 200 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය	220.0	ඉදිකිරීම ආරම්භ කර ඇත .
3	උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මඩකලපුවේ පිල්ලෙයාරච්චි සෞඛ්‍යාරක්ෂණ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් 200 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය	220.0	ඉදිකිරීම ආරම්භ කර ඇත.

- අමතරව ඇතුළත් කරගැනීමට යටත්ව පහත සඳහන් අධි ස්ථීර නේවාසිකාගාර ගොඩනැගිලිනිමාවට පත්වී ඇති අතර සිසුන් එහි පදිංචි වී සිටිති.

සංකේතය	ව්‍යාපෘතියේ නම	මුළු වියදම (රු.මි)	වර්තමාන තත්ත්වය
1	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් 80 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය	19.5	පදිංචිව ඇත .
2	නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිසුන් 100 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය	19.5	පදිංචිව ඇත .
3	නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ශිෂ්‍යයන් 100 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය	19.5	පදිංචිව ඇත .

ඇ. දේශණ ශාලා

2013 වර්ෂයේ අමතරව ඇතුළත් කිරීමේ උපධානය සැලකිල්ලට ගෙන අධි ස්ථීර ගොඩනැගිලි තැනීමෙන් පහත සඳහන් පහසුකම් සහිත දේශණ ශාලා ලබා දෙන ලදී.

සංකේතය	ව්‍යාපෘතියේ නම	මුළු වියදම (රු.මි)	වර්තමාන තත්ත්වය
1	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ කාර්ය මණ්ඩලය සඳහා කාමරයක් ඇතුළුව සිසුන් 300 ක් සඳහා වූ දේශණ ශාලාවක්	15.0	නිම කර භාවිතයේ පවතී.
2	වාණිජ හා කළමනාකරණ පීඨය සඳහා සිසුන් 300 ක් සඳහා වූ දේශණ ශාලාවක්	11.0	නිම කර භාවිතයේ පවතී.
3	විද්‍යා පීඨයේ සිසුන් 350 ක් සඳහා වූ දේශණ ශාලාවක්	12.4	නිම කර භාවිතයේ පවතී.
4	කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 150 ක් සඳහා වූ දේශණ ශාලාවක්	7.0	නිම කර භාවිතයේ පවතී.
5	ප්‍රධාන සරසවි විභාග ශාලාව	19.0	නිම කර භාවිතයේ පවතී.

ඇ. ක්‍රීඩා සඳහා ගොඩනැගිලි සංකීර්ණය

රුපියල් මිලියන 19.5 ක් වියදම් කර සාදන ලද ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව ඇත.

ඉ. නව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ යෝජනාව

කෘෂි විද්‍යා පීඨය සඳහා වූ නව ගොඩනැගිලි සංකීර්ණයේ යෝජනා ක්‍රමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය බලාපොරොත්තුවෙන් පවතී.

ඊ. ගොඩනැගිලි හා යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම

2013 වසරේදී කරන ලද බහුතර සංවර්ධන කටයුතු පහත සඳහන්වේ.

සංකේතය	ව්‍යාපෘතියේ නම	මුළු වියදම (රු.මි)	වර්තමාන තත්ත්වය
1	නව හා පැරණි පරිශ්‍රයට අයත් මායිම් තාපීප	22.0	2013 වසරේදී නිම කරන ලදී
2	නව ශිෂ්‍ය නේවාසිකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම	12.0	2013 වසරේදී නිම කරන ලදී
3	විද්‍යා පීඨය ප්‍රතිසංස්කරණය කිරීම	6.5	2013 වසරේදී නිම කරන ලදී
4	නේවාසිකාගාර මායිම් වැට අළුත්වැඩියා කිරීම	2.0	2013 වසරේදී නිම කරන ලදී
5	ජලාපවහන පද්ධතිය අළුත්වැඩියා කිරීම	5.0	2013 වසරේදී නිම කරන ලදී
6	අභ්‍යන්තර මාග් අළුත්වැඩියා කිරීම	4.4	2013 වසරේදී නිම කරන ලදී
7	ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම	11.3	2013 වසරේදී නිම කරන ලදී
8	පිවිසුම් දොරටු මාර්ගය අළුත්වැඩියා කිරීම	4.9	නිම කර ඇත. විවෘත කිරීමට නියමිතයි.
9	කෘෂි විද්‍යා පීඨය ප්‍රතිසංස්කරණය කිරීම	3.2	2013 වසරේදී නිම කරන ලදී
10	උපකුලපතිගේ බංගලාව අළුත්වැඩියා කිරීම	12.0	2013 වසරේදී නිම කරන ලදී

- නේවාසිකාගාර සඳහා අධි ස්ථිර ගොඩනැගිලි හා ස්ථිර ගොඩනැගිලි තැනීමෙන් නේවාසිකාගාර පහසුකම් 2012 වසරේ 850 සිට 2013 වසර 1200 දක්වා වැඩිවී ඇත.

ඇ. අසමත්වීම් හා සාධක දැක්වීම්

1. විශ්ව විද්‍යාලය ක්‍රියාශීලීවත්ව හා කායාංකුමව ගෙන යාමට නොපිරවූ පුරප්පාඩු එනම් මූල්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී වැනි පාලන නිලතාම විප්‍රකෝස විසින් පිරවීමට කටයුතු කළ යුතුය.
2. වැඩ ඉංජිනේරුවරුන් සඳහා පුරප්පාඩු-ඉංජිනේරුවරුන් විශ්ව විද්‍යාල තුළට ආකෂණය කිරීමට හැකිවන පරිදි ඔවුන් හට ගෙවන දීමනාවන් වැඩිකිරීමට විප්‍රකෝස විසින් කටයුතු සැලසිය යුතුය.
3. ඉංග්‍රීසි දැනුමෙහි දුර්වලතාවයක් ඇති අධ්‍යයන හා අනාධ්‍යයන එමෙන්ම පාලන කායාං මණ්ඩලය සඳහා පුහුණුවක් ලබා දීම අවශ්‍යවී ඇත.
4. වෛද්‍ය භාෂනකරුන් පිටි සඳහා මහාචාර්යවරුන් බඳවා ගැනීම - දුරස්ථ විශ්ව විද්‍යාල සඳහා ආකර්ෂණීයමත් වැටුප් පැකේජයක් හඳුන්වා දිය යුතුය.
5. පාලන දැනුමෙහි දුර්වලතාවයන් මග හරවා ගැනීම සඳහා පාලන කායාං මණ්ඩලය විශ්ව විද්‍යාලවලට අනුයුක්ත කිරීමට පෙර ඔවුන්හට අඩුම ගණනේ සති දෙකක පුහුණුවක්වත් විප්‍රකෝස විසින් ලබා දිය යුතුය.
6. ප්‍රධාන ක්‍රියාකාරීත්ව ඒකක එනම් ක්‍රම සම්පාදන ඒකකය, නීති හා ප්‍රලේඛණ ඒකකය, දත්ත කළමනාකරණ ඒකකය, තොරතුරු හා මාධ්‍ය ඒකකයේ ආපනය කිරීම සඳහා වැඩි පුරප්පාඩු සංඛ්‍යාවක් අවශ්‍යවේ.
7. කායාං මණ්ඩලයට සරසවි නේවාසිකාගාර පහසුකම්වල අඩුපාඩුව.
8. නැගෙනහිර විශ්ව විද්‍යාලය පහත් බිම් පෙදෙසෙක පිහිටා ඇති බැවින් අනපේක්ෂිතව විටින් විට ඇතිවන ගංවතුර ගැලීම හේතුවෙන් වාර්ෂිකව විශාල අලාභ හානියක් සිදුවේ. මෙකී ප්‍රශ්ණයෙන් මිදීම සඳහා නව සැලසුම් නිර්මාණාත්මකව කළ යුතුය.

ඇ. අනාගත සැලසුම්

1. අධ්‍යයන වැඩ සටහන්

- කර්මාන්තශාලා පත්කිරීම් සමඟ දිස් කරන ලද උපාධිය (3+ 1) - **නැනෝ තාක්ෂණය** මුල් පිරිමේ අධීක්ෂණය පකිස්තානයේ ඉස්ලාමාබාද්හි පිහිටි ප්‍රිස්ටන් විශ්ව විද්‍යාලය හා සහයෝගිත්වයෙන් කරනු ලැබේ.
- සෑම පාඨමාලාවක් අවසානයේදීම සිසුන්ගේ ප්‍රතිපෝෂණය (Feedback) අගයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
- හුදෙක්ම අගයීමේ මාග්ගයක් ලෙස ඉගැන්වීමේ වතුරු හඳුන්වා දීම.
- කලා හා සංස්කෘති පීඨයේ අධ්‍යාපනවේදී උපාධිය ආරම්භ කිරීම හා ශිෂ්‍ය කේන්ද්‍රිත ඉගැන්වීම් හා ඉගැනීමේ මූලධර්ම විස්තීර්ණය කිරීම.
- මෞෂධවේදී උපාධිය හඳුන්වාදීම.
- මඩකලපුව දැනුමෙන් සපිරි නගරයක් ලෙසට ගොඩනැංවීමේ වේතනාවෙන් අධික වශයෙන් ස්වයං මූල්‍ය පාඨමාලාවක් හඳුන්වා දීම.
- විදේශ විශ්ව විද්‍යාලවල සිටින සිසුන් මවුන්ට අදාළ පත්වීම් තෝරා ගෙන සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයට එමටත් ප්‍රතිලෝමව එය ක්‍රියාත්මකකිරීමටත් දිරිගැන්වීම.
- විෂය මාලාවට වැඩියෙන් තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඇතුළත් කර අනස්වත් කර ගැනීම.
- සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ සෑම වෛද්‍ය කර්මය යන්තෙන් අධ්‍යයන වැඩසටහනක් හඳුන්වා දීම මඟින් උගත් පාඨමාලා සහ ප්‍රතිසන්ධාන කොමිසම් සභාවේ(LLRC) නිර්දේශය අනුව සමාජ එකමුතුව වර්ධනය කිරීම.
- නව පීඨ ස්ථාපනය කිරීම - ගමනාගමන, සංචාරක හා ආගන්තුක සත්කාර පීඨය
- උපාධිදාරීන් සඳහා සීමාවාසික පුහුණු/කර්මාන්තශාලා පුහුණු වැඩ සටහන් හඳුන්වාදීම.

2. පර්යේෂණ කටයුතු සංවර්ධනය කිරීම

- විප්‍රකෝස වේ පර්යේෂණ ප්‍රදානවලට අමතරව පර්යේෂණ සංවර්ධනය සඳහා මුදල් වෙන් කර ගැනීම.
- වාර්ෂිකව ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා සංවිධානය කිරීම.
- මන්ද්‍රව්‍ය භාවිතය, ළමා අපවාර, වෙංගු පැතිරීම යන සමාජ උවදුරු විසඳුම් සඳහා පර්යේෂණ හා දැනුවත්කිරීම් යනාදිය නොකඩවා දියුණු කිරීම.

3. සංයෝජන වැඩ සටහන් ස්ථාපනය කිරීම

- අන්‍යෝන්‍ය ප්‍රතිලාභ නකා විදේශ විශ්ව විද්‍යාල මෙන්ම දේශීය විශ්ව විද්‍යාල හා පර්යේෂණ මධ්‍යස්ථාන සමඟ සබඳතා ඇති කර ගැනීම.
- පෞද්ගලික අංශයන්හි රුකියාවෙහි යෙදී සිටින සමත්වී ගිය සිසුන් සමඟ සහයෝජනයවී පෞද්ගලික අංශ පරිසරයකට සරිලන අන්දමින් පුහුණු ලබා ගැනීම සඳහා විෂය සංගම් ස්ථාපනය කිරීම.

4. ලෝක මට්ටමෙන් තරාතිරම ශ්‍රේණිගත කිරීම දියුණු කිරීම.

අප විශ්ව විද්‍යාලයේ තරාතිරම ලෝක මට්ටමෙන් උසස් තත්ත්වයකට පමුණුවා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීම හා ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.

5. ශිෂ්‍ය පහසුකම් වර්ධනය කිරීම

- තොරතුරු තාක්ෂණය හා භාෂා විද්‍යාගාර පිහිටුවීම.
- සේවා නියුක්ති හා ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීම.
- සැමවම තොරතුරු තාක්ෂණය ලබා දීම සඳහා දැනට ඇතිතොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය සවිමත් කිරීම.
- ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම.
- ක්‍රීඩා හා සංස්කෘතික වැඩසටහන් මගින් සමාජ එකමුතුකම දියුණු කිරීම.

4. සම්පත් හා සිසුන් පිළිබඳ තොරතුරු

පීඨය	පාඨමාලාව	මුළු සිසුන්ගේ එකතුව	මුළු අධ්‍යයනකායාර් මණ්ඩලයේ එකතුව	මුළු අනාධ්‍යයන කායාර් මණ්ඩලයේ එකතුව
නැගෙනහිර විශ්ව විද්‍යාලය				
කලා හා සංස්කෘත	කලා හා සංස්කෘත උපාධිය	1290	50	21
කෘෂිකර්මය	කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය	255	27	32
වාණිජ හා කළමණාකරණ	ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය	382	21	14
	වාණිජවේදී උපාධිය	393		
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා	වෛද්‍ය උපාධිය	243	20	31
	හෙද උපාධිය	76		
විද්‍යා	විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාව)	258	28*	30
	විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව)	261		
එකතුව		3158	118	128
ත්‍රිකුණාමල මණ්ඩපය				
සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයනය	කළමණාකරණ විද්‍යාවේදී උපාධිය	270	12	02
ව්‍යවහාර විද්‍යා	සන්නිවේදන විද්‍යාවේදී උපාධිය	174	08	02
	පරිගණක විද්‍යාවේදී උපාධිය	20	05	02
සිද්ධි වෛද්‍ය ඒකකය	සිද්ධි වෛද්‍ය හා සෞඛ්‍ය වෛද්‍ය උපාධිය	60	07	01
එකතුව		524	32	06

*තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ මධ්‍යස්ථානය(CICT) 02

5. දේශීය සිසුන් පිළිබඳ තොරතුරු

පීඨය	පාඨමාලාව	මාධ්‍ය	2013 ඇතුළුවීම	1 වසර	2 වසර	3 වසර	4 වසර	5 වසර	උපාධි ලැබූ ගණන
නැගෙනහිර විශ්ව විද්‍යාලය									
කලා හා සංස්කෘත	කලා හා සංස්කෘත උපාධිය	දෙමළ	400	567	261	353	209	-	374
කෘෂිතර්මය	කෘෂි විද්‍යාවේදී උපාධිය	ඉංග්‍රීසි	120	104	73	42	36	-	27
වාණිජ හා නළමණාකරණය	ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය	ඉංග්‍රීසි	100	110	105	88	79	-	96
	වාණිජවේදී උපාධිය	ඉංග්‍රීසි	100	89	94	75	135	-	
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා	වෛද්‍ය උපාධිය	ඉංග්‍රීසි	60	76	50	51	66	-	27
	භෞත උපාධිය	ඉංග්‍රීසි	30	36	26	09	05	-	-
විද්‍යා	විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාව)	ඉංග්‍රීසි	150	119	114	08	17	-	57
	විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව)	ඉංග්‍රීසි	150	89	133	19	20	-	
එකතුව			1110	1190	856	545	567		581
ත්‍රිකුණාමල මණ්ඩපය									
සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයනය	කළමණාකරණ විද්‍යාවේදී උපාධිය	ඉංග්‍රීසි	174	113	66	51	40	-	35
	සන්නිවේදන විද්‍යාවේදී උපාධිය	ඉංග්‍රීසි	80	60	49	51	15	-	35
ව්‍යවහාර විද්‍යා	පරිගණක විද්‍යාවේදී උපාධිය	ඉංග්‍රීසි	-	-	10	10	-	-	-
සිද්ධ වෛද්‍ය ජීවිතය	සිද්ධ වෛද්‍ය හා සෞඛ්‍ය වෛද්‍ය උපාධිය	ඉංග්‍රීසි	74	14	11	16	19	-	-
එකතුව			328	184	136	128	73	-	49

6. අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු

අ. ශ්‍රී ලංකාවේ.

පීඨ	විෂයය	මාධ්‍යය	ජ්‍යෙෂ්ඨ කපිකාර්‍ය	මහාචාර්ය/ සහකාර මහාචාර්ය	ජ්‍යෙෂ්ඨ කපිකාර්‍ය/ කපිකාර්‍ය (පරිවෘස)	උපදේශක බාහිර කාර්ය මණ්ඩලය උපදේශක
කලා හා සංස්කෘත	අරාබි, තුලනාත්මක ආගම හා සමාජ චක්‍රවල, අධ්‍යාපනය හා මමා ආරක්ෂණය, ලලිත කලා හා නාට්‍ය රංගකලාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, භාෂා, ඉස්ලාම් අධ්‍යයනය සමාජ විද්‍යාව, ක්‍රිස්තියානි, ආර්ථික විද්‍යාව, හින්දු ශිෂ්ටාචාරය	දෙමළ/ ඉංග්‍රීසි	-	08	47	11
කෘෂිකර්මය	කෘෂි ජීව විද්‍යාව, කෘෂි රසායන විද්‍යාව, කෘෂි ආර්ථික විද්‍යාව, කෘෂි ඉංජිනේරු, සත්ත්ව විද්‍යාව, භෞග විද්‍යාව	ඉංග්‍රීසි	-	01	26	07
වාණිජ හා කළමණාකරණය	වාණිජ්‍යය හා කළමණාකරණය ආර්ථික විද්‍යාව, මානව සම්පත් කළමණාකරණය, අලෙවිකරණය, ව්‍යවසාය සංවර්ධනය, ගණකාධිකරණය හා මූල්‍ය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව	ඉංග්‍රීසි	-	-	21	10
විද්‍යා	උද්භිද විද්‍යාව සත්ත්ව විද්‍යාව භෞතික විද්‍යාව රසායන විද්‍යාව ශුද්ධ ගණිතය	ඉංග්‍රීසි	-	01	25	09
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා	මානව ජීව විද්‍යාව, සායනික විද්‍යාව, වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය හා පර්යේෂණ, ව්‍යාධි විද්‍යාව, පරිපූරක සෞඛ්‍ය විද්‍යාව, ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ	ඉංග්‍රීසි	-	-	20	09
එකතුව			-	06	139	46

අ. ත්‍රිකුණාමල මණ්ඩපය

පිට	දෙපාර්තමේන්තුව/ ඒකකය	මාධ්‍යය	ජ්‍යෙෂ්ඨ කපීකාර්ය/ කපීකාර්ය (පරිවාස)	උපදේශකවරුන්/බාහිර කායාර් මණ්ඩලය
සන්නිවේදනය හා ව්‍යාපාර අධ්‍යයනය	කළමනාකරණය	ඉංග්‍රීසි	12	-
	සන්නිවේදනය	ඉංග්‍රීසි	08	-
ව්‍යවහාරික විද්‍යාව	පරිපාලන විද්‍යාව	ඉංග්‍රීසි	04	-
	භෞතික විද්‍යාව	ඉංග්‍රීසි		-
සිද්ධි මෙවැනි ඒකකය	-	ඉංග්‍රීසි	07	-
එකතුව			31	-

7 අනාධිකාරී කායාර් මණ්ඩල විස්තර

අ. නැ. වි. වි.

පිට/ දෙපාර්තමේන්තුව/ අංශ/ශාඛා/ඒකක	ජ්‍යෙෂ්ඨතම	ජ්‍යෙෂ්ඨ කායාර් මණ්ඩලය ²	කණිෂ්ඨ කායාර් මණ්ඩලය ³	සුළු සේවකයන් ⁴
උපකුලපති කාර්යාලය, උපකුලපති නලානාන	1	2	-	1
ලේඛකාධිකාරී කාර්යාලය	1	1	3	1
සනාථන සභාව	-	-	1	1
පරිපාලන ශාඛාව	-	-	19	1
අභ්‍යන්තර විගණන ඒකකය	1	1	1	1
වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය	-	-	-	-
අනාධිකාරී/ආයතන ශාඛාව	1	-	3	1
සැපයීම් ශාඛාව	1	-	6	2
මූල්‍යාධිකාරී කාර්යාලය	2	2	3	1
කෘෂි පීඨය	1	3	15	13
වානිජ්‍ය හා කළමනාකරණ පීඨය	1	-	7	6
විද්‍යා පීඨය	1	9	10	10
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය	1	1	20	9
කලා හා සංස්කෘති පීඨය	1	4	10	6
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය	-	-	2	1
ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය	-	-	-	1
විභාග ශාඛාව	1	2	9	2
බාහිර උපාධි පාඨමාලා හා විස්තීර්ණ පාඨමාලා මධ්‍යස්ථානය	-	1	3	1
පුස්තකාලය	-	-	8	1
සෞඛ්‍ය මධ්‍යස්ථානය	1	-	7	-
ශාරීරික අධ්‍යාපනය	-	-	2	1
සුභසාධන ශාඛාව	1	-	2	1
නඩත්තු දෙපාර්තමේන්තුව	1	-	9	16
නේවාසිකාගාර	-	-	9	1
ආරක්ෂක කාර්යාලය	1	2	15	-
එකතුව	18	28	169	79

1. පරිපාලන මට්ටම හා විධායක මට්ටම
2. ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල ශ්‍රේණිය
3. ලිපිකාර හා අදාළ ශ්‍රේණිය
4. ඉහත ශ්‍රේණිවලට පහළ

ආ ත්‍රිකුණාමල මණ්ඩපය

පීඨ/ දෙපාර්තමේන්තු/ අංශ/ශාඛා/ඒකක	භෞමිකතම ¹	භෞමික කාය ² මණ්ඩලය	කණිෂ්ඨ කාය ³ මණ්ඩලය	සුළු සේවකයන් ⁴
සාමාන්‍ය පරිපාලනය	-	01	07	-
නඩත්තු	-	-	02	-
විභාග ශාඛාව	-	-	01	01
ආයතන ශාඛාව	-	-	01	-
සුභසාධන ශාඛාව	-	01	-	-
මූල්‍ය ශාඛාව	03	01	02	01
ප්‍රසිද්ධිකාලය	-	04	02	-
පීඨාධිපති කාර්යාලය	-	01	-	-
ව්‍යාපාර හා කළමනාකරණ අධ්‍යයන අධ්‍යයනාංශය	-	-	01	01
භාෂා හා සන්නිවේදන අධ්‍යයන අධ්‍යයනාංශය	-	-	02	-
ව්‍යවහාරික විද්‍යා පීඨය	-	-	-	01
සිද්ධි මෙවැනි ඒකකය	-	-	02	-
එකතුව	03	08	20	04

8. පර්යේෂණ, නවෝත්පාදන සහ ප්‍රකාශණ පිළිබඳ තොරතුරු

අ. ශ්‍රී ලංකාවේ.

1. කෘෂි විද්‍යා පීඨය			
විෂය	ප්‍රකාශයට පත් කළ	අලෙවි කළ	ඉදිරිපත් කළ
අ. පර්යේෂණ සංඛ්‍යාව	78	-	58
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	-	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	10	-	-
ඈ. පොත් සංඛ්‍යාව	06	-	-
ඉ. ලිපි සංඛ්‍යාව	03	-	-
ඊ. වෙනත්	-	-	-
එකතුව	97	-	58
2. කලා හා සංස්කෘති පීඨය			
අ. පර්යේෂණ සංඛ්‍යාව	11	-	17
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	02	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	01	-	-
ඈ. පොත් සංඛ්‍යාව	-	-	-
ඉ. ලිපි සංඛ්‍යාව	39	-	01
ඊ. වෙනත්	-	-	02
එකතුව	53	-	20
3. වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය			
අ. පර්යේෂණ සංඛ්‍යාව	03	-	12
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	-	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	02	-	-
ඈ. පොත් සංඛ්‍යාව	01	-	01
ඉ. ලිපි සංඛ්‍යාව	03	-	-
ඊ. වෙනත්	-	-	04
එකතුව	09	-	17

4. සෞඛ්‍යාරක්ෂණ ව්‍යුහය පිටිය			
අ. පර්යේෂණ සංඛ්‍යාව	09	-	10
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	-	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	01	-	-
ඈ. පොත් සංඛ්‍යාව	-	-	-
ඉ. ලිපි සංඛ්‍යාව	-	-	-
ඊ. වෙනත්	-	-	01
එකතුව	10	-	11
5. ව්‍යුහය පිටිය			
අ. පර්යේෂණ සංඛ්‍යාව	95	-	42
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	-	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	-	-	-
ඈ. පොත් සංඛ්‍යාව	04	-	-
ඉ. ලිපි සංඛ්‍යාව	-	-	-
ඊ. වෙනත්	14	-	08
එකතුව	113	-	50

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂය	ප්‍රකාශයට පත් කළ	අලෙවි කළ	ඉදිරිපත් කළ
අ. පර්යේෂණ සංඛ්‍යාව	11	-	04
ආ. නවෝත්පාදන සංඛ්‍යාව	-	-	-
ඇ. සඟරා සංඛ්‍යාව	03	-	-
ඈ. පොත් සංඛ්‍යාව	-	-	-
ඉ. ලිපි සංඛ්‍යාව	04	-	-
ඊ. වෙනත්	-	-	-
එකතුව	18	-	04

9. වැඩසටහන්, සමුළු හා වැඩමුළු තොරතුරු

අ. ශ්‍රී ලංකාවේ.

1. කෘෂිවිද්‍යා පිටිය			
විෂය	සහභාගි වන ලද	සම්පූර්ණ කරන ලද	ඉදිරිපත් කරන ලද
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	02	-	-
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	03	-	-
ඊ. වෙනත්	19	-	01
එකතුව	24	-	01

2 කලා හා සංස්කෘත පීඨය			
විෂය	සහභාගි වන ලදී	සම්පූර්ණ කරන ලදී	ඉදිරිපත් කරන ලදී
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	03	-
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	02	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	02	04	-
ඊ. වෙනත්	-	01	-
එකතුව	02	10	-
3. වාණිජ හා කළමනාකරණ පීඨය			
විෂය	සහභාගි වන ලදී	සම්පූර්ණ කරන ලදී	ඉදිරිපත් කරන ලදී
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	01	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	-	06	-
ඊ. වෙනත්	03	-	11
එකතුව	03	06	11
4. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය			
විෂය	සහභාගි වන ලදී	සම්පූර්ණ කරන ලදී	ඉදිරිපත් කරන ලදී
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	06	-	-
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	06	09	-
ඊ. වෙනත් (සමුළු හා වැඩිමුළු)	07	12	-
එකතුව	19	21	-
5. විද්‍යාපීඨය			
විෂය	සහභාගි වන ලදී	සම්පූර්ණ කරන ලදී	ඉදිරිපත් කරන ලදී
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	-	01
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	06	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	-	04	-
ඊ. වෙනත්	17	-	-
එකතුව	17	09	01

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂය	සහභාගි වන ලද	සම්පූර්ණ කරන ලද	දැනුවත් කරන ලද
අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව	05	07	-
ආ. පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඉ. සහතික පත්‍ර පාඨමාලා සංඛ්‍යාව	-	-	-
ඊ. වෙනත්	23	10	-
එකතුව	28	17	-

10. ලබාගත් ප්‍රදාන පිළිබඳ තොරතුරු

අ. ශ්‍රී ලංකාවේ.

1. කෘෂි විද්‍යා පීඨය			
විෂය	ප්‍රදානසංඛ්‍යාව	අධ්‍යයන කායීන් මණ්ඩල සංඛ්‍යාව	ශිෂ්‍ය සංඛ්‍යාව
අ. දේශීය ප්‍රදාන	01	01	-
ආ. ජාතික ප්‍රදාන	-	-	-
ඇ. ජාත්‍යන්තර ප්‍රදාන	-	-	-
ඈ. වෙනත්	-	-	-
එකතුව	01	01	-
2. කලා හා සංස්කෘතික පීඨය			
විෂය	ප්‍රදානසංඛ්‍යාව	අධ්‍යයන කායීන් මණ්ඩල සංඛ්‍යාව	ශිෂ්‍ය සංඛ්‍යාව
අ. දේශීය ප්‍රදාන	-	-	-
ආ. ජාතික ප්‍රදාන	-	-	-
ඇ. ජාත්‍යන්තර ප්‍රදාන	-	01	-
ඈ. වෙනත්	-	-	-
එකතුව	-	01	-
3. වාණිජ හා කළමනාකරණ පීඨය - කිසිවක් නොමැත			
4. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය			
විෂය	ප්‍රදානසංඛ්‍යාව	අධ්‍යයන කායීන් මණ්ඩල සංඛ්‍යාව	ශිෂ්‍ය සංඛ්‍යාව
අ. දේශීය ප්‍රදාන	-	-	-
ආ. ජාතික ප්‍රදාන	-	-	-
ඇ. ජාත්‍යන්තර ප්‍රදාන	-	-	-
ඈ. වෙනත්	01	01	-
එකතුව	01	01	-

6. විද්‍යා පීඨය			
විෂය	ප්‍රදාන සංඛ්‍යාව	අධ්‍යයන කායර් මණ්ඩල සංඛ්‍යාව	ශිෂ්‍ය සංඛ්‍යාව
අ. දේශීය ප්‍රදාන	01	01	-
ආ. ජාතික ප්‍රදාන	02	02	-
ඇ. ජාත්‍යයන්තර ප්‍රදාන	-	-	-
ඈ. වෙනත්	-	-	-
එකතුව	03	03	-

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

මෙකී කාලය තුළ ප්‍රදාන කිසිවක් ලබා ගෙන නොමැත.

11. ආරම්භ කරනලදුනව පාඨමාලා පිළිබඳ විස්තර

මෙකී කාලය තුළ පාඨමාලා කිසිවක් ආරම්භ කළේ නැත.

12. පුනරාවර්තන වියදම් විස්තර

අ. ශ්‍රී ලංකාවි.වි.

විෂයය	2012 (රු.)	2013 (රු.)
අ. පෞද්ගලික සංවේනන	314,543,938.91	410,261,039.71
ආ. ගමන් වියදම්	1,173,847.69	2,315,579.01
ඇ. සැපයුම්	23,681,136.36	35,355,288.37
ඈ. නඩත්තු	9,872,207.49	15,809,210.32
ඉ. ගිවිසුම්මය සේවාවන්	61,387,309.09	85,324,073.61
ඊ. වෙනත්	16,428,218.96	78,730,481.71
එකතුව	427,086,658.50	627,795,672.73

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂයය	2012 (රු.)	2013 (රු.)
අ. පෞද්ගලික සංවේනන	44,844,297.35	56,232,276.33
ආ. ගමන් වියදම්	205,965.28	278,650.70
ඇ. සැපයුම්	6,312,522.67	9,744,711.24
ඈ. නඩත්තු	2,924,883.12	4,108,998.37
ඉ. ගිවිසුම්මය සේවාවන්	38,192,975.88	38,483,676.25
ඊ. වෙනත්	3,231,742.74	6,972,481.32
එකතුව	95,712,387.04	115,820,794.21

13. ප්‍රාග්ධන වියදම් විස්තර

අ. ශ්‍රී ලංකාව.වි.

විෂයය	2012 (රු.)	2013 (රු.)
අ. ලී බඩු හා කාර්යාලීය උපකරණ අත්පත් කර ගැනීම	24,972,730.64	39,559,284.41
ආ. යන්ත්‍රෝපකරණ අත්පත් කරගැනීම	-	-
ඇ. ගොඩනැගිලි හා ආකෘතිඅත්පත් කරගැනීම	261,251,304.74	346,530,114.84
ඉ. වෙනත්	77,839,425.35	70,292,573.29
එකතුව	364,063,460.73	456,381,972.54

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂයය	2012 (රු.)	2013 (රු.)
අ. ලී බඩු හා කාර්යාලීය උපකරණ අත්පත් කර ගැනීම	8,401,209.40	22,656,554.66
ආ. යන්ත්‍රෝපකරණ අත්පත් කරගැනීම	-	299,040.00
ඇ. ගොඩනැගිලි හා ආකෘතිඅත්පත් කරගැනීම	16,021,520.16	25,370,300.68
ඉ. වෙනත්	7,479,282.66	4,365,311.64
එකතුව	31,902,012.22	52,691,206.98

14. ව්‍යාපෘති විස්තර (දේශීය/විදේශීය ආධාර)

අ. ශ්‍රී ලංකාව.වි.

නම හා විස්තර	ණය/ ප්‍රදාන	අරමුදල් සම්පාදිත නියෝජිතය- තනය	සමස්ත පිරිවැය ඇස්තමේන්තුව	පර්යේෂණ අරමුදල් ප්‍රමාණය	ප්‍රදාන අරමුදල්
ස්ථීර ගොඩනැගිලි					
කලා හා සංස්කෘත පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	121.1	-	-
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂණ විද්‍යා පීඨයේ ප්‍රධාන පිවිසුම් දොරටුව හා තාප්පය ඇතුළුව 250 ශිෂ්‍යයන් සඳහා වූ නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	380.00	-	-
විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	199.00	-	-
පුස්තකාලය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	171.00	-	-
වාණිජ හා කළමනාකරණ පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	230.00	-	-
කලා හා සංස්කෘත පීඨය සඳහා වූ ශ්‍රවණාගාරය හෙවත් දේශන ශාලාව ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	44.60	-	-
මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	299.00	-	-

මහාචාර්ය ජීවිතය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම					
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුනාමි පුනරුත්ථාපන යෝජනා යටතේ වත්තාරුමුලේහි පිරිමි 200 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	182.00	-	-
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වත්තාරුමුලේ පිරිමි 200 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	220.00	-	-
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මඩකලපුවේ පිල්ලොයරඩිහි සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ගැහැණු 200 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	220.00	-	-
අධි ස්ථිර ගොඩනැගිලි					
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් 80 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	19.50	-	-
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානය සඳහා ශිෂ්‍යයන් 100 ක් සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	19.50	-	-
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානය සඳහා ශිෂ්‍යයන් 100 ක් සඳහා නේවාසිකාගාරයක්	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	19.50	-	-
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ සිසුන් 300 ක් සඳහා දේශණ ශාලාව කායාර් මණ්ඩලයට අයත් කාර්යාල සහිතව	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	15.00	-	-
වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ සිසුන් 300 ක් සඳහා දේශණ ශාලාව	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	11.00	-	-
විද්‍යා පීඨයේ සිසුන් 350 ක් සඳහා දේශණ ශාලාව	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	12.40	-	-
කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 150 ක් සඳහා දේශණ ශාලාව	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	7.00	-	-
විභාග ශාලාව හා ප්‍රධාන මණ්ඩපය	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	19.00	-	-
ගෞරවය ක්‍රීඩාංගණ ගොඩනැගිල්ල	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	19.50	-	-
එකතුව			2189.00		

(ශ්‍රී ලංකා රජය / ආසියානු සංවර්ධන බැංකුව / අන්තර්ජාතික සංවර්ධන සංගමය / ලෝක බැංකුව /)

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

නම හා විස්තර	ණය/ ප්‍රදාන	අරමුදල් සම්පාදිත නියෝජිතයා නායක#	සමස්ත පිරිවැය ආස්තමේන්තුව	පර්යේෂණ අරමුදල් ප්‍රමාණය	ප්‍රදාන අරමුදල්
ත්‍රිකුණාමල මණ්ඩපයේ යෝජිත ක්‍රීඩා මධ්‍යස්ථානය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	34,047,619.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ යෝජිත ශිෂ්‍යයන් 100 දෙනෙකු සඳහා යෝජිත තෝරාගැනීමේ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	72,802,310.40	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ යෝජිත විද්‍යාගාර ගොඩනැගිලි ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	10,557,108.10	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ යෝජිත ශිෂ්‍යයන් 100 දෙනෙකු සඳහා යෝජිත තෝරාගැනීමේ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	72,802,310.40	-	-
රියගාල	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	2,347,070.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ සිද්ධ වෛද්‍ය ඒකකයේ සත්ත්ව වෘක්කවල සඳහා පර්යේෂණ විද්‍යාගාරයක් ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	3,590,140.30	-	-
ව්‍යාපාර සන්නිවේදන අධ්‍යයනය හා භාෂා සන්නිවේදන අධ්‍යයන යන අධ්‍යයනාංශ සඳහා දේශණ ශාලා ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	3,590,140.30	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ අධ්‍යයන ගොඩනැගිලිවලට ඇතුළුවීමේ මගමාර 10ක් පමණ හා මාර්ග 200ක් දිග ද්විතීය මාර්ග ආස්පෝල්වී අතුරා නැතිම.	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	16,013,229.80	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ නව පිටිපුම සඳහා 200 m දිග ලෝහමය වැඩ සහිත මායිම් තාප්පයක් ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	5,904,908.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ පාලන ගොඩනැගිල්ල, භාෂා සන්නිවේදන අධ්‍යයන ගොඩනැගිල්ල, ව්‍යාපාර සන්නිවේදන අධ්‍යයනය ගොඩනැගිල්ල හා පුස්තකාල ගොඩනැගිල්ල පුනරුත්ථාපන වැඩ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	1,187,890.49	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපණශාලාවේ පුනරුත්ථාපන වැඩ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	378,220.21	-	-
පුස්තකාලයේ ජාලකරණය කිරීමේ ගොඩනැගිලි කොටස්කිරීමේ වැඩ හා මුදල් හා පරිසරය ඒකකවල වහල්වලට ඇමතූ තනඩු දැමීමේ වැඩ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	761,900.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ පිටිපුම ඉන්ටලොක් පදිකවේදිකාවන් අලත්වැඩියා කිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	12,558,739.53	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ ආසන පහසුකම් සහිතව දේශණ ශාලා සඳහා අධි ස්ථිර ගොඩනැගිලි නැතිම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	7,732,078.34	-	-

ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් සඳහා ආපණශාලාව ඉදිකිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	2,787,925.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ පීඨාධිපතිගේ කාර්යාලය අලත්වැඩියා කිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	620,160.00	-	-
අංක. 315, නවකාංගන පාලේ ඇති ශිෂ්‍ය නේවාසිකාගාරයේ අපද්‍රව්‍ය උරාගැනීමේ වැඩ කැණීම හා වැසිකිළි අලත්වැඩියා කිරීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	99,693.00	-	-
පුලියන්කුලමෙහි ඇති අංක. 315 දරණ පිරිමි නේවාසිකාගාරයේ හදිසි පින්තාරු කිරීමේ වැඩ.	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	95,378.70	-	-
ගබඩා ගොඩනැගිල්ල තැනීම	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	4,000,100.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ පිල්ලෙයාර් කෝවිල් පාලේ සෙල්වනායගපුරම් හි පිහිටා ඇති ගැහැණු නේවාසිකාගාරයේ අලත්වැඩියා කිරීමේ වැඩ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	188,296.75	-	-
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යාපාර සන්නිවේදන අධ්‍යයනය ගොඩනැගිල්ලේ හා භාෂා සන්නිවේදන අධ්‍යයන ගොඩනැගිල්ලේ කොටස් කිරීමේ වැඩ	ප්‍රදාන	ශ්‍රී ලංකා රජය	668,675.00	-	-
ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යාපාර සන්නිවේදන අධ්‍යයනය දේශණ ශාලාවේ විඩියෝ සම්මන්ත්‍රණ කාමරය අලත් වැඩියා කිරීම		ශ්‍රී ලංකා රජය	790,420.00	-	-
එකතුව			253,524,313.32	-	-

(ශ්‍රී ලංකා රජය/ආසියානු සංවර්ධන බැංකුව/අන්තර් ජාතික සංවර්ධන සංගමය/ලෝක බැංකුව)

15. ව්‍යාපෘති වියදම් විස්තර (දේශීය/විදේශීය ආධාර)

අ. ශ්‍රී ල.නැ.වි.වි.

නම	සමස්ත පිරිවැය ඇස්තමේන්තු (රු.) (මිලිය.)	2012 වර්ෂය තුළ වියදම් (රු.) (මිලිය.)	2013 වර්ෂය තුළ වියදම් (රු.) (මිලිය.)	2013.12.31 දිනට සමුච්චිත වියදම් (මිලිය.)	භෞතික ප්‍රගතිය %
ස්ථීර ගොඩනැගිලි					
කලා හා සංස්කෘත පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	121.00	25.73	55.00	80.73	90
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂණ විද්‍යා පීඨයේ ප්‍රධාන පිවිසුම් දොරටුව හා තාප්පය ඇතුළුව 250 ශිෂ්‍යයන් සඳහා වූ නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	380.00	-	5.26	5.26	1
විද්‍යා පීඨයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	199.00	127.00	10.05	137.19	99
පුස්තකාලය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	171.00	49.12	60.00	109.12	95

වාණිජ හා කළමනාකරණ පීඨය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	230.00	56.04	65.00	121.00	80
කලා හා සංස්කෘත පීඨය සඳහා වූ ශ්‍රවණගාරය පොවත් දේශන ශාලාව ඉදිකිරීම	44.60	-	-	-	-
මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍යාරක්ෂණ පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	299.00	-	2.08	2.08	1
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මුනුබුරු පුනරුත්ථාපන යෝජනා යටතේ වත්තාරුමුලෙහි පිරිමි 200 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	182.00	-	25.00	25.00	14
අධි ස්ථිර ගොඩනැගිලි					
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් 80 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක්	19.50	-	17.98	17.98	92
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානය සඳහා ශිෂ්‍යයන් 100 ක් සඳහා නේවාසිකාගාරයක්	19.50	-	17.98	17.98	92
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානය සඳහා ශිෂ්‍යයන් 100 ක් සඳහා නේවාසිකාගාරයක්	19.50	-	17.98	17.98	92
සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ සිසුන් 300 ක් සඳහා දේශණ ශාලාව කායාර් මණ්ඩලයට අයත් කාමරයක් සහිතව	15.00	-	13.68	13.68	91
වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් 300 ක් සඳහා දේශණ ශාලාව	11.00	-			
විද්‍යා පීඨයේ සිසුන් 350 ක් සඳහා දේශණ ශාලාව	12.40	-	26.66	26.66	87
කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 150 ක් සඳහා දේශණ ශාලාව	7.00	-			
විභාග ශාලාව හා ප්‍රධාන මණ්ඩපය	19.00	-	16.38	16.38	86
ගෞරවන ක්‍රීඩාංගණ ගොඩනැගිල්ල	19.50	-	13.48	13.48	69
එකතුව	1,749.00	258.04	346.53	604.57	-

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

නම	සමස්ත පිරිවැය රු.	2012 වර්ෂය තුළ වියදම රු.	2013 වර්ෂය තුළ වියදම රු.	31.12.2013 දිනට සමුච්චිත වියදම	භෞතික ප්‍රගතිය %
පිරිමි නේවාසිකාගාරය	100,000,000.00	1,605,000.00	16,345,966.29	17,950,966.29	-
ගැහැණු නේවාසිකාගාරය	100,000,000.00	1,605,000.00	16,414,895.58	18,019,895.58	-
විද්‍යා රසායනාගාරය	14,000,000.00	-	5,770,725.17	5,770,725.17	-
විනෝදාංශ මධ්‍යස්ථානය	45,500,000.00	-	6,877,368.92	6,877,368.92	-
එකතුව	259,500,000.00	3,210,000.00	45,408,955.96	48,618,955.96	-

16. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (වියදම)

අ. ශ්‍රී ලංකාගවිගවිග

විෂයය	2013 වර්ෂය තුළ සම්පාදනය රු.	2013 වර්ෂය තුළ වියදම රු.	ඉතිරිකිරීම්/වැඩිවීම් රු.
අ. ව්‍යාපෘතිය හැර පුනරාවර්තනය	487,120,000.00	627,795,672.73	(140,675,672.73)
ආ. ව්‍යාපෘතියහැර ප්‍රාග්දායක	587,933,000.00	456,381,972.54	(131,551,027.46)
ඇ. ව්‍යාපෘතිය-දේශීය ආධාර	-	-	-
ඈ. ව්‍යාපෘතිය-විදේශීය ආධාර	-	-	-
එකතුව	1,075,053,000.00	1,084,177,645.27	(272,226,700.19)

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂයය	2013 වර්ෂය තුළ සම්පාදනය රු.	2013 වර්ෂය තුළ වියදම රු.	ඉතිරිකිරීම්/වැඩිවීම් රු.
අ. ව්‍යාපෘතිය හැරපුනරාවර්තනය	111,000,000.00	115,820,794.21	(4,820,794.21)
ආ. ව්‍යාපෘතිය හැර ප්‍රාග්ධනය	34,500,000.00	52,691,206.98	(18,191,206.98)
ඇ. ව්‍යාපෘතිය-දේශීය ආධාර	61,250,000.00	45,408,955.96	15,841,044.04
ඈ. ව්‍යාපෘතිය-විදේශීය ආධාර	-	-	-
එකතුව	206,750,000.00	213,920,957.15	(7,170,957.15)

17. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (ඡන්තිනවු ආදායම්)

අ. ශ්‍රී ලංකා.වි.වි.

ආදායම් මූලාශ්‍රය	2013 තුළ වෙන්කිරීම් රු.	2013 තුළ එක්රැස්කිරීම් රු.	හිඟය/ඉතිරිකිරීම් රු.
උපාධි අපේක්ෂක අධ්‍යයනය	21,742,000.00	6,776,865.00	(14,965,135.00)
පශ්චාත් උපාධි අධ්‍යයනය	15,013,943.50	2,070,550.00	(12,943,393.50)
උපදේශනය	-	-	-
වෙනත්	2,713,701.34	413,825.00	(2,299,876.34)
එකතුව	39,469,644.84	9,261,240.00	(30,208,404.84)

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

ආදායම් මූලාශ්‍රය	2013 තුළ වෙන්කිරීම් රු.	2013 තුළ එක්රැස්කිරීම් රු.	හිඟය/ඉතිරිකිරීම් රු.
උපාධි අපේක්ෂක අධ්‍යයනය	2,076,000.00	2,586,787.08	510,787.08
පශ්චාත් උපාධි අධ්‍යයනය	-	-	-
උපදේශනය	-	-	-
වෙනත්	720,000.00	(914,923.90)	(194,923.90)
එකතුව	2,796,000.00	1,671,863.18	315,863.18

18. මූල්‍ය ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය - 2013

අ. ශ්‍රී ලංකා.වි.වි.

විෂයය	සූත්‍රය	එක් ශිෂ්‍යයෙකු සඳහා වියදම
එක් ශිෂ්‍යයෙකු සඳහා පුනරාවර්තන වියදම (පුච්ච)	පුච්ච/ශිෂ්‍ය බල සංඛ්‍යාව	198,795.34
එක් ශිෂ්‍යයෙකු සඳහා ප්‍රාග්ධන වියදම	ප්‍රාච්ච/ශිෂ්‍ය බල සංඛ්‍යාව	144,516.14
එකතුව		343,311.48

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

විෂයය	සූත්‍රය	එක් ශිෂ්‍යයෙකු සඳහා වියදම
එක් ශිෂ්‍යයෙකු සඳහා පුනරාවර්තන වියදම (පුච්ච)	පුච්ච/ශිෂ්‍ය බල සංඛ්‍යාව	221,032.05
එක් ශිෂ්‍යයෙකු සඳහා ප්‍රාග්ධන වියදම	ප්‍රාච්ච/ශිෂ්‍ය බල සංඛ්‍යාව	187,214.05
එකතුව		408,246.10

19. වෙනත් තොරතුරු/මෙම වාර්තාවට අදාළ කාර්ය සාදනය

අ. 2013 දී පවත්වන ලද විගණන කමිටු රැස්වීම්

අනුක්‍රමික අංකය	රැස්වීම් ගණන	දිනය
01	19 වන විගණන කමිටුව	29.01.2013
02	20 වන විගණන කමිටුව	27.02.2013
03	21 වන විගණන කමිටුව	27.03.2013
04	22 වන විගණන කමිටුව	29.05.2013
05	23 වන විගණන කමිටුව	24.06.2013
06	24 වන විගණන කමිටුව	30.07.2013
07	25 වන විගණන කමිටුව	10.09.2013
08	26 වන විගණන කමිටුව	27.10.2013
09	27 වන විගණන කමිටුව	27.11.2013
10	28 වන විගණන කමිටුව	20.12.2013

20. 2013 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அறிப்பதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } ඔබගේ අංකය } 2014 ඔක්තෝබර් 31 දින
 எனது இல. } உமது இல. }
 My No. } Your No. }
 Date

උප කුලපති,
 ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය.

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 108(1) උප වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 107(5) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්ව විද්‍යාල පනතේ 108(1) උප වගන්තිය ප්‍රකාර විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම වාර්තාව විශ්ව විද්‍යාල පනතේ 108(2) උප වගන්තිය ප්‍රකාර මාගේ විස්තරාත්මක වාර්තාව ලෙසද සැලකිය යුතුය.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත්වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස විශ්ව විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණතාවය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්ත්වාගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වාගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වාගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ලංරාඅගිප්‍ර)

සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද නමුත් සමාලෝචිත වර්ෂය තුළ අඛණ්ඩව භාවිතා කරන ලද මුළු පිරිවැය රු.6,229,384 ක් වූ රසායනාගාර හා ඉගැන්වීමේ උපකරණ වැනි ස්ථාවර වත්කම් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත-3 ප්‍රකාරව ප්‍රත්‍යාගණනය කර ගිණුම්වලට ගෙන නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) විශ්ව විද්‍යාලය විසින් 2011 වර්ෂයේදී සබරගමුව විශ්ව විද්‍යාලයෙන් භාර ගන්නා ලද ලී බඩු වටිනාකම නිශ්චය කර ගිණුම්වලට ගෙන නොතිබුණි.
- (ආ) "විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ එම්/එස් කොන්සෝටියම් නෝර්විජියන් විශ්ව විද්‍යාලය (NTNU) සම්බන්ධ ව්‍යාපෘතිය "හා "උප කුලපති අරමුදල" නමින් ගිණුම් දෙකක් විශ්ව විද්‍යාලය විසින් පවත්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයට පිළිවෙලින්



රු.1,743,603 ක් හා රු.2,912,411 ක් එම ගිණුම්වල පැවතුණි. කෙසේ වුවද එම ශේෂ ගිණුම්ගත කර නොතිබුණි.

(ඇ) මුළු වටිනාකම රු.19,411,037 ක් වූ ලී බඩු, උපකරණ, පොත් හා වාහන වැනි වත්කම් දිස්ත්‍රික්කයේ 1990 වර්ෂයේ පැවති යුධ වාතාවරණයේදී නැතිවී තිබුණි. මේ සම්බන්ධයෙන් රු.17,860,814 ක මුදලක් පමණක් නැති වූ වත්කම් ලෙස ගිණුම් පොත්වල ගලපා තිබුණි. කෙසේ වුවද රු.1,550,223 ක් වූ ඉතිරි වත්කම් සම්බන්ධයෙන් ගැලපීම් කර නොතිබුණි.

(ඈ) උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාළත්වය හා ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීමේ (IRQUE) ව්‍යාපෘතිය 2011 වර්ෂයේදී නිම කිරීමෙන් පසුව, පරිගණක, ලී බඩු, පොත් හා උපකරණ වැනි එම ව්‍යාපෘතියේ වත්කම් විශ්ව විද්‍යාලයට භාරදී තිබුණි. කෙසේ වුවද එම වත්කම් අගය කර ගිණුම්වලට ගෙන නොතිබුණි.

2.2.3 ලැබිය යුතු ගිණුම්

 පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විශ්‍රාම ගිය, සේවය අතහැර ගිය හා වෙනත් සේවා ස්ථානවලට මාරු කරන ලද නිලධාරීන් 253 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.10,175,390 ක් වූ ණය ශේෂයන් අයකර ගැනීමට විශ්ව විද්‍යාලය විසින් වර්ෂ 5 කට වැඩි කාලයක් කටයුතු කර නොතිබුණි.

(ආ) විදේශ සැපයුම්කරුවන්ට ලබාදුන් එකතුව රු.5,000,378 ක් වූ අත්තිකාරම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට හා එම ශේෂ අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීමෙන් තොරව වර්ෂ 10 කට වැඩි කාලයක් ආනයන අත්තිකාරම් ගිණුම් 135 ක පැවතුණි.

(ඇ) වර්ෂ 01 සිට වර්ෂ 17 දක්වා කාලයක් පැවතුණු ඉන්ධන මිලදී ගැනීම් හා සම්මන්ත්‍රණ වැනි විවිධ කාර්යයන් සඳහා ගෙවන ලද එකතුව රු.මිලියන 14.61 ක් වූ අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.



(ඇ) අදාළ සැපයුම්කරුවන් හඳුනා ගැනීමට හා ඔවුන්ගෙන් අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කිරීමෙන් තොරව විවිධ සැපයුම්කරුවන්ට ගෙවන ලද එකතුව රු.මිලියන 59.2 ක් වූ අත්තිකාරම් නිරවුල් කිරීමෙන් තොරව පැවතුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

විෂයය	වටිනාකම	ලබාගත නොහැකි වූ සාක්ෂි
	රු.	රු.
(අ) ඉඩම් හා ගොඩනැගිලි	19,834,078	හිමිකම් ඔප්පු
(ආ) පිරිසිදු හා යන්ත්‍රෝපකරණ	4,337,313	ස්ථාවර වත්කම් ලේඛන
(ඇ) මෝටර් වාහන	972,960	
(ඈ) ක්‍රීඩා භාණ්ඩ	6,021,870	
(ඉ) ලී බඩු, සවිකිරීම් හා කාර්යාල උපකරණ	132,868,565	
(ඊ) රසායනාගාර හා ඉගැන්වීමේ උපකරණ	20,791,555	
(උ) පොත් හා වාර සඟරා	17,889,686	
(ඌ) වෙනත් වත්කම්	24,638,430	
(එ) විවිධ ණයගැතියෝ	14,357,980	

2.2.5 ප්‍රමාණවත් අධිකාරි බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ 1998 මාර්තු 06 දිනැති අංක පීඊ/01/174/11 (ආ) දරන ලිපිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2013 මැයි 23 දිනැති අංක 08/2013 දරන ආයතන වක්‍රලේඛ ලිපිය අනුව, රජයේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු භාෂා ප්‍රවීණතා දීමනාව, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන්ට ගෙවිය යුතු නොවේ. කෙසේ වුවද අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 10 දෙනෙකුට 2005 සිට



2011 මාර්තු දක්වා රු.321,110 ක මුදලක් ගෙවා තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ තවත් රු.187,252 ක මුදලක් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 74 දෙනෙකුට භාෂා ප්‍රවීණතා දීමනාව ලෙස ගෙවා තිබුණි.

(ආ) විශ්ව විද්‍යාල පාලක සභාවේ හා සනාථන සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ හෙද උපාධි වැඩ සටහනට පහසුකම් සැලසීම සඳහා නෝර්වේ "ට්‍රොම්සෝ " විශ්ව විද්‍යාලයෙන් රු.17,327,951 ක් වූ අරමුදල් ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් වෙනම ගිණුම් පොත් පවත්වා නොතිබුණි. නෝර්වේ විශ්ව විද්‍යාලයෙන් රු.17,327,951 ක් වූ මුදලක් ලැබී තිබුණද, හිටපු නියෝජ්‍ය මූල්‍යාධිකාරීගේ ප්‍රකාශයට අනුව මෙයින් රු.8,614,737 ක මුදලක් 2014 අප්‍රේල් 30 දක්වා වැය කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ
තීරණවලට යොමුව

අනුකූල නොවීම

(අ) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 109 වගන්තිය

2012 වර්ෂය සඳහා විගණිත මූල්‍ය ප්‍රකාශන හා විගණකාධිපති වාර්තාව 2014 අප්‍රේල් 30 දක්වා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර නොතිබුණි.

(ආ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය

(i) X පරිච්ඡේදයේ 20.6 වගන්තිය

අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ලබාගත් වැටුප් රහිත නිවාඩු පිළිබඳ විස්තර පොදු ආකෘති 96 මගින් මාසිකව විගණකාධිපතිවරයාට වාර්තා කර නොතිබුණි.



XXVII පරිච්ඡේදයේ 3.1 වගන්තිය

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම ලේඛනයක සටහන් කර නොතිබුණි. සම්ප්‍රදායක් වශයෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් පැමිණීමේ ලේඛනයක පැමිණීම සටහන් නොකරන බව මේ සම්බන්ධයෙන් උප කුලපති විසින් මා වෙත දන්වා තිබුණි.

(ඇ) 2011 මැයි 06 දිනැති අංක පිළිස්/එල්එස්/ඒ/ වාහන /2011 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

2013 ජූලි මාසයේදී විශ්ව විද්‍යාලයේ වාහන විකිණීමෙන් ලැබුණු රු.577,000 ක මුදල ඒකාබද්ධ අරමුදලට බැරකර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ විශ්ව විද්‍යාලයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය පුනරාවර්තන වියදම් සඳහා රු.621,470,000 ක රජයේ ප්‍රදානය ගණන් ගැනීමට පෙර රු.765,406,686 ක උනන්දුවක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ රු. 516,211,000 ක රජයේ ප්‍රදාන ගණන් ගැනීමට පෙර රු.600,358,590 ක උනන්දුවක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.165,048,096 ක තවදුරටත් පිරිහීමක් පෙන්නුම් කෙරුණි. රු.9,133,842 කින් වෙනත් ආදායම වැඩිවීමට ප්‍රතිරූපව මෙහෙයුම් වියදම් රු.168,614,358 කින් වැඩිවීම එම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂය තුළ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය සාධනය පහත පරිදි වේ.



(අ) විභාග ප්‍රතිඵල

2013 වර්ෂයේදී පවත්වන ලද අවසන් විභාග හා සමන්වු උපාධිධාරීන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

විස්තරය	කෘෂිකර්ම පීඨය	කලා හා සංස්කෘතික පීඨය	වාණිජ හා කළමනාකරණ පීඨය	විද්‍යා පීඨය	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය
සමාලෝචිත වර්ෂය තුළදී අවසාන විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව	24	311	103	41	42
විභාග සමන්වු ශිෂ්‍ය සංඛ්‍යාව	24	311	81	34	42
උපාධි විභාග සමන්වු ශිෂ්‍ය සංඛ්‍යාව විභාග සඳහා පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස	100%	100%	78.64%	82.92%	100%

(ආ) ශිෂ්‍යයින් බඳවා ගැනීම

පසුගිය වර්ෂ 03 තුළදී එක් එක් පීඨය සඳහා බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව හා උපාධි ලබාගත් පසුව පිටවූ ශිෂ්‍ය සංඛ්‍යාව පහත දැක්වේ.

පීඨය	බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව			උපාධිය ලබාගැනීමෙන් පසු පිටවූ ශිෂ්‍ය සංඛ්‍යාව		
	2010	2011	2012	2010	2011	2012
කෘෂිකර්ම පීඨය	127	175	174	16	29	-
කලා හා සංස්කෘති පීඨය	1466	1621	1441	40	312	431
වාණිජ හා කළමනාකරණ පීඨය	771	911	869	56	118	28
විද්‍යා පීඨය	214	367	368	12	31	17



සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය	215	238	238	-	-	27
එකතුව	<u>2793</u>	<u>3312</u>	<u>3090</u>	<u>124</u>	<u>490</u>	<u>503</u>

2012 වර්ෂයේදී කෘෂිකර්ම පීඨයෙන් කිසිදු ශිෂ්‍යයෙක් උපාධි ලබානොගත් අතර 2010 වර්ෂයේදී කලා හා සංස්කෘති පීඨයෙන් ශිෂ්‍යයින් 40 ක් පමණක් සමත්වී තිබුණි.

(ඇ) ඒක ශිෂ්‍ය පිරිවැය

විශ්ව විද්‍යාලයේ එක් එක් පීඨයේ මුළු පිරිවැය හා සමාලෝචිත වර්ෂය සඳහා ඒක ශිෂ්‍ය පිරිවැය පහත දැක්වේ.

	කෘෂිකර්ම පීඨය	කලා හා සංස්කෘති පීඨය	වාණිජ හා කළමනාකරණ පීඨය	විද්‍යා පීඨය	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය
මුළු පිරිවැය (රු)	124,721,710	128,483,284	124,959,683	124,372,918	125,258,078
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව	255	1,290	775	579	359
ඒක ශිෂ්‍ය පිරිවැය (රු)	489,105	99,599	161,238	214,806	348,908

ඉහළම ඒක ශිෂ්‍ය පිරිවැය වූ රු.489,105 ක් වාර්තා වූයේ කෘෂිකර්ම පීඨයෙන් වූ අතර අඩුම ඒක ශිෂ්‍ය පිරිවැය වූ රු.99,599 කලා හා සංස්කෘති පීඨයෙන් වාර්තා විය.

(ඈ) මහපොළ හා ශිෂ්‍යාධාර

සමාලෝචිත වර්ෂය තුළදී ශිෂ්‍යයින් 925 දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ලෙස රු.16,689,950 ක් ගෙවා තිබූ අතර ශිෂ්‍යයින් 1,069 දෙනෙකුට රු.18,796,100 ක් ශිෂ්‍යාධාර ලෙස ගෙවා තිබුණි. කෙසේ වුවද ශිෂ්‍යයින් 610 ක් ඔවුන්ගේ පාඨමාලා අත්හැරීම හේතුවෙන් මහපොළ ශිෂ්‍යත්වවලට අදාළ රු.1,826,000 ක මුදලක් 2014 මැයි 22 දින විගණන දිනය දක්වා ගෙවා නොතිබුණි.



(ඉ) පුස්තකාල පරිපාලනය

පුස්තකාලයෙන් පොත් ලබාගත් කලීකාරවරයන් 52 ක් විසින් පොත් 393 ක් නියමිත කාලපරිච්ඡේදය තුළ පුස්තකාලයට ආපසු ලබාදී නොතිබුණි. වර්ෂ 01 සිට වර්ෂ 05 දක්වා කාලයක් තිහව පැවති මෙම පොත් ආපසු ලබාගැනීමට හෝ ප්‍රමාදයන් සඳහා දඩ මුදල් අයකර ගැනීමට හෝ විධිමත් පියවරක් මේ සම්බන්ධයෙන් ගෙන නොතිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

උපකුලපති තනතුර සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් විශ්ව විද්‍යාලය විසින් 2011 අගෝස්තු 25 දින ඉල්ලුම්පත් කැඳවා තිබුණි. 2006 මැයි 01 දින තම තනතුර හැර ගිය ගණිතය පිළිබඳ හිටපු 11 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාරවරයන්ගේ උපකුලපතිවරයා ලෙස 2012 පෙබරවාරි 13 සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත් 2011 සැප්තැම්බර් 30 දක්වා භාරගෙන තිබුණි. කෙසේ වුවද කැනඩා පුරවැසියකු වන නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ හිටපු 11 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාරවරයා, 2011 නොවැම්බර් 30 දක්වා සේවය හැර ගොස් සිටි අතරතුර උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රයක් එවා තිබුණි.
- (ආ) උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රය 11 ශ්‍රේණියේ හිටපු කලීකාරවරයා විසින් 2011 සැප්තැම්බර් 19 දින එවා තිබුණද, ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාලයට ඉල්ලීමක් කර තිබුණේ 2011 ඔක්තෝබර් 11 දින, උප කුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුවය.
- (ඇ) පාලක සභාව විසින් 2012 ජනවාරි 14 දින පවත්වන ලද එහි 220 වැනි රැස්වීමේදී ශ්‍රී ලංකා රජයේ ආයතන සංග්‍රහයේ V පරිච්ඡේදයේ 8.2 වගන්තියේ විධිවිධාන පිළිබඳ සැලකීමෙන් තොරව, 2006 මැයි 01 සිට 2011 නොවැම්බර් 30 දක්වා සේවය හැර ගොස් සිටි කැනඩාවේ ජීවත්වන කැනඩා පුරවැසියකු උපකුලපති තනතුර සඳහා පත්කිරීම නිර්දේශ කර තිබුණි.



- (ඇ) හිටපු 11 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කමිකාලාර්යවරයා 2012 පෙබරවාරි 13 දින උපකුලපතිවරයා ලෙස පත්කර තිබුණි. කෙසේ වුවද කැනඩාවෙන් ආපසු පැමිණ 2012 මාර්තු 05 දින විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ඔහු වැඩ භාරගෙන, එම දින සිට ගණිත දෙපාර්තමේන්තුවේ ගණිතය පිළිබඳ 11 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කමිකාලාර්යවරයා ලෙසද වැඩ භාරගෙන තිබුණි.
- (ඉ) උප කුලපති ලෙස පත් කරන අවස්ථාවේදී කැනඩාවේ පදිංචිවී සිටියද මධ්‍යමධ්‍යම ලිපිනයකට ඔහුගේ පත්වීම් ලිපිය තැපැල් කර තිබුණි.
- (ඊ) 2011 ඔක්තෝබර් 11 දින හිටපු ජ්‍යෙෂ්ඨ කමිකාලාර්යවරයා විසින් ඉල්ලීමක් කිරීමෙන් පසු 2011 දෙසැම්බර් 01 දින විශ්ව විද්‍යාලය විසින් ඔහු යළි සේවයේ පිහිටුවා තිබුණද, ගණිතය පිළිබඳ 11 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කමිකාලාර්යවරයා ලෙස යළි වැඩ භාරගෙන තිබුණේ 2012 මාර්තු 05 දිනදීය.

4.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ශිෂ්‍යත්ව මත විදේශගතවූ විශ්ව විද්‍යාලයේ කමිකාලාර්යවරුන් 59 ක් ශිෂ්‍යත්ව සම්පූර්ණ කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර හෝ විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් තිබුණි. කෙසේ වුවද ගිවිසුම් කඩ කිරීම් සම්බන්ධයෙන් මෙම කමිකාලාර්යවරුන් 59 ගෙන් 2013 දෙසැම්බර් 31 දිනට එකතුව රු.150,994,569 ක් වූ මුදල් අයකර ගැනීමට විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි. බැඳුම්කර පැහැර හැරී 74 ගෙන් 12 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට හා ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව උපකුලපතිවරයා මේ සම්බන්ධයෙන් මා වෙත දන්වා තිබුණි. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කටයුතු කරයි. තවද 2014 අප්‍රේල් 30 දක්වා බැඳුම්කර පැහැර හැරී කමිකාලාර්යවරුන්ගෙන් එකතුව රු.මිලියන 9.7 ක මුදලක් අයකර ගෙන තිබුණි.
- (ආ) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 29 (ඇ) හා 29(ඉ) වගන්තිය ප්‍රකාරව පශ්චාත් - උපාධි ප්‍රදානය කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය 2013 දෙසැම්බර් 31 වන විටත් ලබාගෙන නොතිබුණි. කෙසේ වුවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන



කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව පශ්චාත් උපාධි පාඨමාලා (taught courses) 3 ක් පවත්වා තිබුණි. දර්ශනපති (M-Phil) හා දර්ශන විශාරද (Ph.D) වැනි පර්යේෂණ පදනම් කරගත් පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බව මේ සම්බන්ධයෙන් උපකුලපතිවරයා මා වෙත දන්වා තිබුණි.

(ඇ) නිල නිවාස 20 ක සමාලෝචිත වර්ෂය අවසානයට පදිංචි වී සිටි නිලධාරීන් 38 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා රජයේ ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ 5 වගන්තිය ප්‍රකාරව නිවාස කුලී අයකර ගෙන නොතිබුණි. මේ අතර 2002 අප්‍රේල් 16 දිනැති අංක 147/2002 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ 1 ඡේදය ප්‍රකාරව රජයේ තක්සේරුකරුගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් තොරව රු.150 සිට රු.600 දක්වා වූ මාසික කුලියට විශ්ව විද්‍යාලයට අයත් නිල නිවාසවල පදිංචි නිලධාරීන්ගෙන් ආර්ථික කුලියක් අයකර තිබුණි.

4.4 වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය

සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ (FHCS) භාවිතය සඳහා පෙර වර්ෂය තුළදී වටිනාකම රු.මිලියන 13.36 කට වෛද්‍ය උපකරණ ඉන්දියාවේ පුද්ගලික සමාගමකින් ප්‍රසම්පාදනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවක් (TEC) පත්කර නොතිබුණි. ඒ වෙනුවට, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ප්‍රසම්පාදන කමිටුව (PC) විසින් නිර්දේශ කර අනුමත කර තිබුණි.
- (ආ) සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් අවශ්‍ය ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් විද්‍යුත් තැපෑල (E-mail) මඟින් සෘජුවම මිල කැඳවීම් සිදුකර තිබුණි.
- (ඇ) විගණනයට ලබාගත හැකිවූ තොරතුරුවලට අනුව, මිල කැඳවුම් තුනම එකම සැපයුම්කරු විසින් ඉදිරිපත් කර තිබූ අතර සැපයුම්කරු විසින් එවන ලද මිල කැඳවුම්වල අක්‍රමිකතා තිබුණි. කෙසේ වුවද මෙය ප්‍රසම්පාදන කමිටුව විසින් සලකා බලානොතිබුණි.



(ඇ) " පටක සකස් කිරීම පිළිබඳ උපාංග අටක් " (eight accessories of the tissue processor) නම් වූ වෛද්‍ය උපකරණය රු.මිලියන 4.5 ක පිරිවැයකට ප්‍රසම්පාදනය කර තිබුණද පටක සකස් කිරීම් උපකරණයේ රු.මිලියන 2.9 ක් වටිනා ප්‍රධාන කොටස මිලදී ගැනීමට නොහැකිවීම හේතුවෙන් එය මිලදී ගත් දින සිටම ඇසුරුම් පෙට්ටියක් තුළ නිෂ්කාර්යව පැවතුණි.

(ඉ) ව්‍යාප්ත මිල කැඳවුම් ඉදිරිපත් කිරීම, ඉතා ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීම, විශ්ව විද්‍යාලයට සපයන ලද විෂයයන්හි වර්ගය හා ලේඛනය වෙනස් කිරීම, එසේම සැපයුම් ප්‍රමාද කිරීම මගින් විශ්ව විද්‍යාලය නොමඟ යවා තිබුණු බැවින්, එම සැපයුම්කරු අසාධුලේඛනගත කිරීමට 2014 ජනවාරි 27 දින පැවැත්වූ විගණන කමිටුව විසින් නිර්දේශ කර තිබුණද, එම සැපයුම්කරු අසාධු ලේඛනගත කිරීමට විශ්ව විද්‍යාලය විසින් 2014 ජූනි 30 දක්වා කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය විසින් පත්කරන ලද විමර්ශන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සැපයුම්කරුට ගෙවන ලද රු.850,546 ක වැඩිපුර ගෙවීම අයකර ගැනීමට විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි.

4.5 මානව සම්පත් කළමනාකරණය

2013 දෙසැම්බර් 31 දිනට විශ්ව විද්‍යාලයේ අනුමත හා තර්ජන සේවක සංඛ්‍යා තත්ත්වය පහත දැක්වේ.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්තය
අධ්‍යයන	230	153	72	-
අධ්‍යයන සහාය	14	09	05	-
පරිපාලන	29	19	10	-
තාවකාලික (අධ්‍යයන)	59	58	01	-
බාහිර	-	-	-	70
එකතුව	<u>332</u>	<u>239</u>	<u>88</u>	<u>70</u>



මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) පුරප්පාඩු 88 ක් පිරවීම සඳහා විශ්ව විද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂය අවසාන විටත් පියවර ගෙන නොතිබුණි.

(ආ) විශ්ව විද්‍යාලයේ පීඨ 5 ක මහාචාර්ය හා සහාය මහාචාර්ය තනතුරු වැනි ප්‍රධාන අධ්‍යයන තනතුරුවල පුරප්පාඩු 20 ක් පැවතුණි. කෙසේ වුවද එම පුරප්පාඩු පිරවීම සඳහා විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි.
 අවස්ථා රාශියකදී පුවත්පත් දැන්වීම් මගින් පුරප්පාඩු තනතුරු ප්‍රසිද්ධ කරන ලද බවත් එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බවත් මේ සම්බන්ධයෙන් උප කුලපති විසින් මා වෙත දන්වා තිබුණි.

4.6 වත්කම් කළමනාකරණය

2007 වර්ෂයේදී රු.2,018,963 ක පිරිවැයකට මිලදී ගත් හා සනාථන ගොඩනැගිල්ලේ සවිකරන ලද සෝපානයක් (Elevator) අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් වර්ෂ භයකට වැඩි කාලයක් උපයෝජනය කර නොතිබුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

5.1 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2011 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2014 ජනවාරි 20 දින පාර්ලිමේන්තුවේ සභාගත කර තිබූ අතර 2012 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2014 අප්‍රේල් 30 දක්වා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

2010 මාර්තු 10 දිනැති අංක පීඑල්/ආර්/2/2/3/5(4) දරන රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්ගේ වක්‍රලේඛ ලිපිය අනුව, විශ්ව විද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කර නොතිබුණි.



5.3 අභ්‍යන්තර විගණනය

කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් අභ්‍යන්තර විගණනයක් සිදුකිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට ස්ථිර හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් පත් කර නොතිබුණි.

5.4 ප්‍රසම්පාදන සැලැස්ම

2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 වගන්තිය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.5 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත සහ තථ්‍ය ආදායම හා වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු උපකුලපතිගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) වත්කම් කළමනාකරණය
- (ඇ) අත්තිකාරම් ගෙවීම් හා නිරවුල් කිරීම
- (ඈ) ප්‍රසම්පාදන පරිපාටිය
- (ඉ) බඳවා ගැනීම් පරිපාටිය

එච්.ඒ.එස්.සමරවීර
 විගණකාධිපති

21. 1978 අංක 10 දරණ විශ්ව විද්‍යාල පනතේ 108 (2) ඡේදය හා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13(7) ඡේදය ප්‍රකාරව පිළියෙල කරන ලද ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන විගණකාධිපති වාර්තාවට අදාළ කළමනාකරණ හේතු පැහැදිලි කිරීම්

විගණන වාර්තාවට යොමුව සහ කළමනාකරණ නිරීක්ෂණ	හේතු පැහැදිලි කිරීම්
<p>2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම: 2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ලංරාඅගිප්‍ර)</p>	
<p>සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද නමුත් සමාලෝචිත වර්ෂය තුළ අඛණ්ඩව භාවිතා කරන ලද මුළු පිරිවැය රු: 6,229,384 ක් වූ රසායනාගාර හා ඉගැන්වීමේ උපකරණ වැනි ස්ථාවර වත්කම් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත - 3 ප්‍රකාරව ප්‍රත්‍යාගණනය කර ගිණුම්වලට ගෙන නොතිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. බාහිර සේවා සපයන ආයතනයන් මාර්ගයෙන් ස්ථාවර වත්කම් ලේඛනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය කටයුතු කර ඇත. 2014 වර්ෂයේ ජුනි මසට පෙර අදාළ කාර්යය අවසන් වූ වහාම එය අවසන් ගිණුම්වලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.</p>
<p>2.2.2 ගිණුම්කරණ අඩුපාඩු :</p>	
<p>(අ)</p>	<p>විශ්ව විද්‍යාලය විසින් 2011 වර්ෂයේදී සබරගමුව විශ්ව විද්‍යාලයෙන් භාරගන්නා ලද ලී බඩු වටිනාකම ගිණුම්වලට ගෙන නොතිබුණි.</p> <p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. බාහිර සේවා සපයන ආයතනයක් මගින් ස්ථාවර වත්කම් ලේඛණය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය කටයුතු කර ඇත. 2014 වර්ෂයේ ජුනි මසට පෙර අදාළ කාර්යය අවසන් වූ වහාම එය අවසන් ගිණුම්වලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.</p>
<p>(ආ)</p>	<p>"විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ එම්/එස්කොන්සෝටියම් නෝර්වේජියන් විශ්ව විද්‍යාලය (NTNU) සම්බන්ධ ව්‍යාපෘතිය "හා" උප කුලපති අරමුදල" නමින් ගිණුම් දෙකක් විශ්ව විද්‍යාලය විසින් පවත්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයට පිළිවෙලින් රු: 1,743,603 ක් හා රු: 2,912,411 ක් එම ගිණුම්වල පැවතුණි. කෙසේ වුවද එම ශේෂ ගිණුම්ගත කර නොතිබුණි.</p> <p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. මීට පෙර විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය මූල්‍යාධිකාරී හා වැඩබලන මූල්‍යාධිකාරීව සිට මියගිය එම්.ඒ. පත්මකුමාර මහතාට විරුද්ධව ජනාධිපති විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් කරගෙන ගිය බැවින් 2011 වර්ෂයේදී හඳුනාගත්තද මෙම ශේෂයන් ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොමැත. කෙසේ වෙතත් විගණන කමිටුවේ නිර්දේශය මත මෙම ශේෂයන් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගිණුම්වලට ඇතුළත් කර ඇත. එසේම 2014-05-26 දින පැවති 33 වන විගණන කමිටු රැස්වීමේදී මෙම NURF අරමුදලේ ශේෂය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගිණුමට තැන්පත් කරන ලෙස නිර්දේශ කර ඇත.</p>

(ඇ)	<p>මුළු වටිනාකම රු: 19,411,037 ක් වූ ලී බඩු, උපකරණ, පොත් හා වාහන වැනි වත්කම් දිස්ත්‍රික්කයේ 1990 වර්ෂයේ පැවති යුධ වාතාවරණයේදී නැතිවී තිබුණි. මේ සම්බන්ධයෙන් රු: 17,860,814 ක මුදලක් පමණක් නැති වූ වත්කම් ලෙස ගිණුම් පොත්වල ගලපා තිබුණි. කෙසේ වුවද රු: 1,550,223.00 ක් වූ ඉතිරි වත්කම් සම්බන්ධයෙන් ගැලපීම් කර නොතිබුණි.</p>	<p>අදාළ අධිකාරීන්වල අනුමැතිය මේ දක්වා නොලැබී ඇති බැවින් නැතිවූ වත්කම්වල මුළු වටිනාකම වූ රු: 19,411,037.00 ක මුදල ගිණුම් පොත්පත්වල ගැලපුම් කිරීමට කටයුතු කර නොමැත. කෙසේ වෙතත් පාලක සභාවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත මෙම නැතිවූ වත්කම්වල වටිනාකම් කපාහැරීම සඳහා පොදු මුදල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇත.</p>
(ඈ)	<p>උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාළත්වය හා ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීමේ (IRQUE) ව්‍යාපෘතිය 2011 වර්ෂයේදී නිම කිරීමෙන් පසුව, පරිගණක, ලී බඩු, පොත් හා උපකරණ වැනි එම ව්‍යාපෘතියේ වත්කම් විශ්ව විද්‍යාලයට භාරදී තිබුණි. කෙසේ වුවද එම වත්කම් අගය ගිණුම්වලට ගෙන නොතිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ 2010-09-15 දිනැති ලිපිය ප්‍රකාරව උපාධි අපේක්ෂකයන්ගේ අධ්‍යාපනයේ ගුණත්වය හා අදාළත්වය වැඩි දියුණුකිරීමේ ව්‍යාපෘතිය (IRQUE) යටතේ මිලදීගත් සියළු වත්කම් අදාළ දෙපාර්තමේන්තු වෙත පවරාදීමට මේ වන විට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ LIS කාර්යාලය, IRQUE ව්‍යාපෘතිය මගින් මේ වනවිටත් කටයුතු කර ඇත.</p> <p>මීට අමතරව ගිණුම් පොත්වල අදාළ වත්කම් ප්‍රාග්ධනීකරණය කිරීමේ කාර්යය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්ථාවර වත්කම් ලේඛනය සකස්කිරීමේ ව්‍යාපෘතිය භාරගත් බාහිර සේවා සපයන ආයතනය වෙත ලබාදීමට කටයුතු කර ඇත. 2014 ජූනි මසට පෙර අදාළ කාර්යය අවසන් වූ වහාම 2014-12-31 දිනට පිළියෙල කරන ජංගම නොවන වත්කම් උදෘත ප්‍රකාශය තුළ හෙලිදරව් කිරීමට කටයුතු කරනු ලැබේ.</p>
2:2:3 ලැබිය යුතු ගිණුම්:		
(අ)	<p>විශ්‍රාම ගිය සේවය අතහැර ගිය හා වෙනත් සේවා ස්ථානවලට මාරු කරන ලද නිලධාරීන් 253 දෙනෙකුගෙන් අයවිය යුතු රු: 10,175,390.00 ක් වූ ණය ශේෂයන් අයකර ගැනීමට විශ්ව විද්‍යාලය විසින් වසර 5 කට වැඩි කාලයක් කටයුතු කර නොතිබුණි.</p>	<p>ණය මුදල් පියවන ලෙස සඳහන් කරමින් ආයතනයේ සේවයකන් වෙත පුද්ගලික ලිපි යොමු කිරීමට කටයුතු කර ඇත. අදාළ ඉල්ලීමට අනුකූල නොවේ නම්, මෙම ණය මුදල් අදාළ සේවකයන්ගේ ඇප කටයුතුවලින් හෝ විශ්ව විද්‍යාල අර්ථ සාධක අරමුදලින් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.</p> <p>එසේම වෙනත් සේවා ස්ථාන මාරු ලැබ ගිය සේවකයන් සම්බන්ධයෙන් අදාළ ණය මුදල් අය කර එවන ලෙස අදාළ විශ්ව විද්‍යාල/ ආයතන වෙත මේ වන විටත් දැනුම්දීමට කටයුතු කරනු ලැබේ.</p>
(ආ)	<p>විදේශ සැපයුම්කරුවන්ට ලබාදුන් එකතුව රු: 5,000,378 ක් වූ අත්තිකාරම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට හා එම ශේෂ අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීමෙන් තොරව වර්ෂ 10කට වැඩි කාලයක් ආනයන අත්තිකාරම් ගිණුම් 135 ක පැවතුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. මෙම ගැටළුව මුදල් කමිටුවේ සාකච්ඡාවට භාජනය කළ අතර, ඒ අනුව මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී. සාක්ෂි ප්‍රමාණවත් නොවීම සහ බොහෝමයක් අත්තිකාරම් 1995 වර්ෂයට පෙර ලබාදී තිබූ බැවින් නියමිත කාලය තුළ අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට කමිටුවට නොහැකි විය. කෙසේ වෙතත් මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතී.</p>

<p>(ඇ)</p>	<p>වර්ෂ 01 සිට වර්ෂ 17 දක්වා කාලයක් පැවතුණු ඉන්ධන මිලදී ගැනීම් හා සම්මන්ත්‍රණ වැනි විවිධ කාර්යයන් සඳහා ගෙවන ලද එකතුව රු: මිලියන 14.61 ක් වූ අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>විගණකධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. මෙම කාරණය විගණන හා මුදල් කමිටුවේ නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය කළ අතර 2009,2010, 2011 හා 2012 යන වසරවල නොපියවී ඇති අත්තිකාරම් මුදල් බේරුම් කිරීම සඳහා පහත නිර්දේශ ලබාදී ඇත.</p> <p>(අ) අත්තිකාරම් මුදල් පියවා නැති පුද්ගලයන්ට අදාළ මුදල් 2013 වර්ෂයේ නොවැම්බර් මස සිට වැටුපෙන් අඩුකර ගැනීමට කටයුතු කරන බව දන්වා පුද්ගලිකව ලිපි යොමු කිරීම.</p> <p>(ආ) ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛනවල පිළිගත හැකි භාවය අනුව අදාළ අත්තිකාරම් නිරවුල් කිරීම පිළිගැනීමට කටයුතු කිරීම.</p> <p>අත්තිකාරම් මුදල් පියවා නැති පුද්ගලයන්ගේ මාසික වැටුපෙන් අදාළ මුදල් අයකර ගැනීමට මේ වන විටත් ආරම්භ කරනු ලැබ තිබේ.</p>
<p>(ඈ)</p>	<p>අදාළ සැපයුම්කරුවන් හඳුනාගැනීමට හා ඔවුන්ගෙන් අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කිරීමෙන් තොරව විවිධ සැපයුම්කරුවන්ට ගෙවන ලද එකතුව රු:මිලියන 59.2 ක් වූ අත්තිකාරම් නිරවුල් කිරීමෙන් තොරව පැවතුණි.</p>	<p>විගණකධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. මෙම ගැටළුව මුදල් කමිටුවේ සාකච්ඡාවට භාජනය කළ අතර මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී. සාක්ෂි ප්‍රමාණවත් නොවීම හා බොහෝමයක් අත්තිකාරම් 1995 වර්ෂයට පෙර ලබාදී තිබූ බැවින් නියමිත කාලය තුළ අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට කමිටුවට නොහැකි විය. කෙසේ වෙතත් මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතී.</p>

2.2.4 විගණනය සඳහා සාක්ෂි ප්‍රමාණවත් නොවීම

පහත සඳහන් එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.			<p>1. නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් සියළු ඉඩම් රජයට අයත් දීර්ඝකාලීන බදු පදනම මත ලබාගත් ඉඩම් වේ. පසුගිය දශක තුනක කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල විධිමත් ඉඩම් පරිපාලනයක් නොතිබූ අතර ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයට පමණක් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉඩම් පවරාදීමේ නියෝගයක් ලබාගැනීමට හැකි විය. අදාළ අධිකාරීන් වලින් හිමිකම් ඔප්පු ලබාගැනීමට මේ වන විටත් කටයුතු කරමින් පවතී.</p> <p>2. ස්ථාවර වත්කම් ලේඛනය පිළියෙල කිරීමේ කාර්යය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බාහිර සේවා සපයන ආයතනයක් වෙත ලබාදීමට කටයුතු කර ඇත. ස්ථාවර වත්කම්වලට අදාළ තොරතුරු පහසුවෙන් සත්‍යාපනය කළ හැකි වනු අතර එය 2014-12-31 දිනය ප්‍රථම නොවන වත්කම් උදාහරණ යටතේ අනාවරණය කිරීමට කටයුතු කරනු ලැබේ.</p> <p>3. 2012 වර්ෂය සඳහා වන ස්ථාවර වත්කම් සමීක්ෂණය අවසන් කර ඇති අතර 2013 වර්ෂය සඳහා ද ස්ථාවර වත්කම් සමීක්ෂණය අවසන් කර ඇත. අදාළ වාර්තාවන් විගණනය සඳහා ඉදිරිපත් කළ හැක.</p> <p>4. 1990 වර්ෂයට පෙර ණයගැතියන් සම්බන්ධයෙන් වන ලේඛන නොමැතිවීම හේතුවෙන් විවිධ ණයගැතියන්ට අදාළ වයස් විශ්ලේෂණ උපලේඛනය ඉදිරිපත් කළ නොහැක.</p>
විෂයය	වටිනාකම රු:	ලබාගත නොහැකි වූ සාක්ෂි	
(අ) ඉඩම් හා ගොඩනැගිලි	19,834,078	හිමිකම් ඔප්පු	
(ආ) පිරිසිදු හා යන්ත්‍රෝපකරණ	4,337,313	ස්ථාවර වත්කම් ලේඛන	
(ඇ) මෝටර්වාහන	972,960		
(ඈ) ක්‍රීඩා භාණ්ඩ	6,021,870		
(ඉ) ලී බඩු සවිකිරීම්, හා කාර්යාල උපකරණ	132,868,565		
(ඊ) රසායනාගාර හා ඉගැන්වීමේ උපකරණ	20,791,555		
(උ) පොත් හා වාර සභරා	17,889,686		
(ඌ) වෙනත් වත්කම්	24,638,430		
(එ) විවිධ ණයගැතියෝ	14,357,980	විස්තරාත්මක උපලේඛන හා කාල විශ්ලේෂණ	

2.2.5 ප්‍රමාණවත් අධිකාරි බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

(අ)	<p>රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ 1998 මාර්තු 06 දිනැති පීඊ/01/174/11 (ආ) දරණ ලිපිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2013 මැයි 23 දිනැති අංක 08/2013 දරණ ආයතන වක්‍රලේඛ ලිපිය අනුව, රජයේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු භාෂා ප්‍රවීණතා දීමනාව, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන්ට ගෙවිය යුතු නොවේ. කෙසේ වුවද අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 10 දෙනෙකුට 2005 සිට 2011 මාර්තු දක්වා රු: 321,110 ක මුදලක් ගෙවා තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ තවත් රු: 187,252 ක මුදලක් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 74 දෙනෙකුට භාෂා ප්‍රවීණතා දීමනාව ලෙස ගෙවා තිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අප එකඟ වෙමු. අධ්‍යයන කාර්යය මණ්ඩලය සඳහා භාෂා ප්‍රවීණතා දීමනා ලෙස 2011 මාර්තු මාසය දක්වා රු:321,110.00 ක මුදලක් ගෙවා තිබුණි. අදාළ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් මෙම මුදල් අයකරගැනීමට අප විසින් මේ වන විටත් කටයුතු කර ඇත.</p>
(ආ)	<p>විශ්ව විද්‍යාලපාලක සභාවේ හා සනාථන සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ හෙද උපාධි වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා නෝර්වේ "ට්‍රොම්සෝ" විශ්වවිද්‍යාලයෙන් රු: 17,327,951ක් අරමුදල් ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් වෙනම</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟ වෙනු ලැබේ. ට්‍රොම්සෝ විශ්ව විද්‍යාලය, නෝර්වේ වෙතින් මෙම විශ්ව විද්‍යාලය වෙත ලැබිය යුතු මුළු මුදල තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව හා මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ පුද්ගලයන් මේ වනවිටත් ජීවත්ව නොසිටින බව හෝ සොයාගත නොහැකි බව</p>

	<p>ගිණුම් පොත් පවත්වා නොතිබුණි. නෝර්වේ විශ්ව විද්‍යාලයෙන් රු: 17,327,951ක් ලැබී තිබුණද, හිටපු නියෝජ්‍ය මූල්‍යාධිකාරීගේ ප්‍රකාශයට අනුව මෙයින් 8,614,737 ක මුදලක් 2014 අප්‍රේල් 30 දක්වා වැයකර නොතිබුණි.</p>	<p>2013-10-27 දින පැවති 26 වන විගණන කමිටුවේදී නිරීක්ෂණය කරන ලදී. මූල්‍ය තොරතුරුද ඇතුළත්ව ව්‍යාපෘතියේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ට්‍රොම්සෝ විශ්ව විද්‍යාලයේ අදාළ නිලධාරීන් වෙත ලිපියක් යොමුකිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ට්‍රොම්සෝ විශ්ව විද්‍යාලය වෙත ලිපි හා සිහිකැඳවීම් යොමුකිරීමට කටයුතු කළ ද මේ දක්වා එම ලිපිවලට ප්‍රතිචාරයක් ලැබී නොමැත.</p> <p>එසේම බාහිර ආයතන (විදේශ) සමඟ මෙවැනිගිවිසුම්/ අවබෝධතා ගිවිසුම්වලට ඇතුළත් වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයක් පිළියෙල කිරීමට මේ වනවිටත් විශ්ව විද්‍යාලය කටයුතු කරමින් පවතී.</p>
--	--	--

2:2:6 නීති, රීති හා රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

<p>(අ) 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 109 වගන්තිය</p> <p>2012 වර්ෂය සඳහා විගණන මූල්‍ය ප්‍රකාශන හා විගණකාධිපති වාර්තාව 2014 අප්‍රේල් 30 දක්වා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර නොතිබුණි.</p>		<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ. මෙම ගැටළුව 2014-01-27 වන දින පැවති 29 වන විගණන කමිටුවේ සාකච්ඡා කළ අතර, 2010, 2011 හා 2012 වර්ෂ සඳහා විගණනය කරන ලද අවසාන ගිණුම් රජයේ ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන ලදී. ඉහත ලිපිලේඛන හැකිතරම් ඉක්මනින් ප්‍රසිද්ධ කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතී.</p>	
<p>(ආ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය</p> <p>(i) X පරිච්ඡේදයේ 20.6 වගන්තිය : අධ්‍යයන කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ලබාගත් වැටුප් රහිත නිවාඩු පිළිබඳ විස්තර පොදු ආකෘති 96 මගින් මාසිකව විගණකාධිපතිවරයාට වාර්තා කර නොතිබුණි.</p>		<p>මේ සමඟ අප එකඟ වන අතර අදාළ වැටුප් රහිත නිවාඩු සම්බන්ධ තොරතුරු නියමිත ආකෘති පත්‍රයෙන් විගණකාධිපතිවරයා වෙත යොමුකිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.</p>	
	<p>(ii) XXVII පරිච්ඡේදයේ 3.1 වගන්තිය : විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම ලේඛනයක සටහන් නොතිබුණි. සම්ප්‍රදායක් වශයෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් පැමිණීමේ ලේඛනයක පැමිණීම සටහන නොකරන බව මේ සම්බන්ධයෙන් උප කුලපති විසින් මා වෙත දන්වා තිබුණි.</p>		<p>ශ්‍රී ලංකාවේ සියළුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය සම්ප්‍රදායක් ලෙස සේවයට වාර්තා කිරීම වාර්තා කරනු නොලැබේ. කෙසේ නමුත් පීඨ මට්ටමින් අදාළ නිවාඩු පිළිබඳ තොරතුරු නඩත්තු කරනු ලැබේ.</p>
<p>(ඇ) 2011 මැයි 06 දිනැති අංක පීඑස්/එස්එස්/ඒ/වාහන/2011 දරණ රාජ්‍ය මුදල් වක්‍රලේඛය</p> <p>2013 ජූලි මාසයේදී විශ්ව විද්‍යාලයේ වාහන විකිණීමෙන් ලැබුණු රු: 577,000 ක මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර නොතිබුණි.</p>		<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවන අතර 2011 මැයි මස 06 දිනැති අංක PE/FS/A Vehicle/2011 දරණ වක්‍රලේඛයට අනුකූල වීමට කටයුතු කරනු ලැබේ.</p> <p>එසේම විගණන කමිටුවේ නිර්දේශය මත රු: 8,614,737 ක ශේෂය ගිණුම් පොත්වලට ගැනීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ව්‍යාපෘතියට අදාළ නැති සෑම තොරතුරක්ම ලබාගැනීමට විශ්ව විද්‍යාලය මේ වනවිටත් කටයුතු කරමින් පවතී.</p>	

3. මූල්‍ය සමාලෝචනය

<p>3.1 මූල්‍ය ප්‍රතිඵල ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ විශ්ව විද්‍යාලයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය පුනරාවර්තන වියදම් සඳහා රු: 621,470,000 ක රජයේ ප්‍රදානය ගණන් ගැනීමට පෙර රු: 765,406,686 ක උනන්දුවක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ රු: 516,211,000 ක රජයේ ප්‍රදාන ගණන් ගැනීමට පෙර රු: 600,358,590 ක උනන්දුවක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු: 165,048,096 ක තවදුරටත් පිරිහීමක් පෙන්වූ කෙරුණි. රු: 9,133,842 කින් වෙනත් ආදායම් වැඩිවීමට ප්‍රතිරූපව මෙහෙයුම් වියදම් රු: 168,614,358 කින් වැඩිවීම එම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.</p>	<p>අනුකූල වීම සඳහා සටහන් කරගන්නා ලදී.</p>
<p>4. මෙහෙයුම් සමාලෝචනය</p>	
<p>4.1. කාර්ය සාධනය</p>	
<p>(අ) විභාග ප්‍රතිඵල</p>	<p>අනුකූල වීම සඳහා සටහන් කරගන්නා ලදී.</p>
<p>(ආ) ශිෂ්‍යයන් බඳවාගැනීම</p>	
<p>(ඇ) ඒක ශිෂ්‍ය පිරිවැය</p>	
<p>(ඈ) මහපොළ හා ශිෂ්‍යාධාර</p>	
<p>(ඉ) පුස්තකාල පරිපාලනය: පුස්තකාලයෙන් පොත්ලබාගත් කලීකාවාර්යවරුන් 52 ක් විසින් පොත් 393 ක් නියමිත කාලපරිච්ඡේදය තුළ පුස්තකාලයට ආපසු ලබා දී නොතිබුණි. වර්ෂ 01 සිට වර්ෂ 05 දක්වා කාලයක් හිඟව පැවති මෙම පොත් ආපසු ලබාගැනීමට හෝ ප්‍රමාදයන් සඳහා දඩ මුදල් අයකර ගැනීමට හෝ විධිමත් පියවරක් මේ සම්බන්ධයෙන් ගෙන නොතිබුණි.</p>	<p>පොත් කිහිපයක් ආපසු භාරදීමට කටයුතු කර ඇත. තවද, පොත් ලබාගත් පුද්ගලයන්ට අදාළ පොත් භාරදෙන ලෙස සිහිකැඳවීම් මේ වනවිටත් යොමුකර ඇති අතර අදාළ සිහිකැඳවීම්වලට ප්‍රතිචාර නොලැබුණහොත් එම පොත්වල වටිනාකම අදාළ දඩ මුදල් ද සමඟින් දැනට සේවයේ සිටින අයෙක් නම් ඔහුගේ වැටුපෙන් ද එසේ නොමැති නම් ඔවුන්ගේ විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලින් ද අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.</p>
<p>4.2. මතභේදයට තුඩු දෙන ගනුදෙනු</p>	
<p>(අ) උපකුලපති තනතුර සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් විශ්ව විද්‍යාලය විසින් 2011 අගෝස්තු 25 දින ඉල්ලුම්පත් කැඳවා තිබුණි. 2006 මැයි 01 දින තම තනතුර හැරගිය ගණිතය පිළිබඳ හිටපු II ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාවාර්යවරයකු උපකුලපතිවරයා ලෙස 2012 පෙබරවාරි 13 සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ. (අ) උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත් 2011 සැප්තැම්බර් 30 දක්වා භාරගෙන තිබුණි. කෙසේ</p>	<p>මෙම ගැටළුවට අදාළ තොරතුරු ඔබගේ අවධානය පිණිස පහත ඉදිරිපත් කරනු ලැබේ.</p> <ol style="list-style-type: none"> 1. අදාළ තනතුර සඳහා අයදුම්පත් කැඳවන අවස්ථාවේදී විශ්ව විද්‍යාලයේ පරිපාලනය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඔහු වෙත 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත යටතේ පැවරී ඇති බලතලවලට අනුව පත් කරන ලද නිසි බලධාරියකු පාලනයකරනලදී. 2. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත නිසි බලධරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පාලක සභාව පත්කිරීමට

<p>(ආ) වුවද කැනඩා පුරවැසියකු වන නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ හිටපු II ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාචාර්යවරයා, 2011 නොවැම්බර් 30 දක්වා සේවය හැර ගොස් සිටි අතරතුර උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රයක් එවා තිබුණි.</p> <p>(ඇ) උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රය II ශ්‍රේණියේ හිටපු කලීකාචාර්ය විසින් 2011 සැප්තැම්බර් 19 දින එවා තිබුණද, ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාලයට ඉල්ලීමක් කර තිබුණේ 2011 ඔක්තෝම්බර් 11 දින, උපකුලපති තනතුර සඳහා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුවය.</p> <p>(ඈ) පාලක සභාව විසින් 2012 ජනවාරි 14 දින පවත්වන ලද එහි 220 වැනි රැස්වීමේදී ශ්‍රී ලංකා රජයේ ආයතන සංග්‍රහයේ V පරිච්ඡේදයේ 8.2 වගන්තියේ විධිවිධාන පිළිබඳ සැලකීමෙන් තොරව, 2006 මැයි 01 සිට 2011 නොවැම්බර් 30 දක්වා සේවය හැර ගොස් සිටි කැනඩාවේ ජීවත්වන කැනඩා පුරවැසියෙකු උපකුලපති තනතුර සඳහා පත්කිරීම නිර්දේශ කර තිබුණි.</p> <p>(ඉ) හිටපු II ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාචාර්යවරයා 2012 පෙබරවාරි 13 දින උපකුලපතිවරයා ලෙස පත්කර තිබුණි. කෙසේ වුවද කැනඩාවෙන් ආපසු පැමිණ 2012 මාර්තු 05 දින විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ඔහු වැඩ භාරගෙන, එම දින සිට ගණිත දෙපාර්තමේන්තුවේ ගණිතය පිළිබඳ II ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාචාර්යවරයා ලෙසද වැඩ භාරගෙන තිබුණි.</p> <p>(ඊ) උපකුලපති ලෙස පත් කරන අවස්ථාවේදී කැනඩාවේ පදිංචි වී සිටිය ද මඩකලපුවේ ලිපිනයකට ඔහුගේ පත්වීම් ලිපිය තැපැල් කර තිබුණි.</p> <p>(උ) 2011 ඔක්තෝම්බර් 11 දින හිටපු ජ්‍යෙෂ්ඨ කලීකාචාර්යවරයා විසින් ඉල්ලීමක් කිරීමෙන් පසු 2011 දෙසැම්බර් 01 දින විශ්ව විද්‍යාලය විසින් ඔහු යළි සේවයේ පිහිටුවා තිබුණද, ගණිතය පිළිබඳ II ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කලීකාචාර්යවරයා ලෙස යළි වැඩ භාරගෙන තිබුණේ 2012 මාර්තු 05 දිනදීය.</p>	<p>ප්‍රථම උපකුලපතිවරයා බඳවාගැනීමට අදාළ පුවත්පතේ දැන්වීම පළකිරීමට තීරණය කරන ලදී.</p> <p>3. උපකුලපතිවරයා බඳවාගැනීමට පළකරන ලද පුවත්පතේ දැන්වීමෙහි අදාළ තනතුර සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්ගේ ජාතිකත්වය පිළිබඳව සඳහන් කර නොතිබුණි.</p> <p>4. එබැවින් පුවත්පතේ දැන්වීමට ප්‍රතිචාර වශයෙන් ලද අයදුම්පත්‍ර අවම සුදුසුකම් සැලකිල්ලට ගෙන ලැයිස්තුගත කරන ලදී.</p> <p>5. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2012 ජනවාරි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි පාලක සභාව පත්කරන ලදී. පාලක සභාවේ සාමාජිකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පත්කිරීමෙන් අනතුරුව 2012 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පාලක සභාව ක්‍රියාත්මක විය.</p> <p>6. ඉන් අනතුරුව ලේඛනාධිකාරීවරයා විසින් 2012-01-14 දින විශේෂ පාලක සභා රැස්වීමක් කැඳවන ලද අතර එහිදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතවරයා ලෙස සහභාගී වූ ජේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා හා කොමිෂන් සභාවේ සාමාජිකයකු ද වූ මහාචාර්ය අබේගුණවර්ධන මහතා ඉදිරියේ උපකුලපතිවරයා සඳහා අයදුම් කරන ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය සැලකිල්ලට ගන්නා ලදී.</p> <p>7. විශ්ව විද්‍යාල පාලක සභාව විසින් විශේෂ කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශය අනිගරු ජනාධිපතිවරයාට යොමුකිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමුකරන ලදී. ඒ අනුව නව උපකුලපතිවරයා පත්කිරීම අනිගරු ජනාධිපතිතුමාගේ 2012-02-13 දිනැති අංක CSA/7/VC/15 දරණ ලිපියට අනුව සිදුකරන ලදී.</p> <p>8. උපකුලපතිවරයා පත්කිරීමේ පරමාරධිකාරය අනිගරු ජනාධිපතිවරයාට පැවරී තිබේ.</p> <p>9. මෙසේ පත්කරන ලද උපකුලපතිවරයා 2012 මාර්තු 05 දින සිට තනතුරේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.</p>
---	---

4.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

<p>(අ)</p>	<p>ශිෂ්‍යත්ව මත විදේශගතවූ විශ්ව විද්‍යාලයේ කලීකාවාර්යවරුන් 59 ක් ශිෂ්‍යත්වසම්පූර්ණ කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර හෝ විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් තිබුණි. කෙසේ වුවද ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් මෙම කලීකාවාර්යවරුන් 59 ගෙන් 2013 දෙසැම්බර් 31 දිනට එකතුව රු: 150,994,569 ක් වූ මුදල් අයකර ගැනීමට විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි. බැඳුම්කර පැහැර හැරී 74 ගෙන් 12 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට හා ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව උපකුලපතිවරයා මේ සම්බන්ධයෙන් මා වෙත දන්වා තිබුණි. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කටයුතු කරයි. තවද 2014 අප්‍රේල් 30 දක්වා බැඳුම්කර පැහැර හැරී කලීකාවාර්යවරුන්ගෙන් එකතුව රු: මිලියන 9.7 ක මුදලක් අයකර ගෙන තිබුණි.</p>	<ul style="list-style-type: none"> • ගිවිසුම් කඩකරන ලද 79 දෙනෙකුට අදාළ නඩු 12ක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා අදාළ ගිවිසුම් කඩ කරන ලද පුද්ගලයන්ගෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇත. රජයේ අධි නීතිඥවරු දෙදෙනෙකු විසින් මෙම නඩු පිළිබඳව කටයුතු කරනු ලැබේ. ආසන්න වශයෙන් රුපියල් මිලියන 9.7 ක මුදලක් අදාළ ගිවිසුම් කඩකරන ලද පුද්ගලයන්ගෙන් අයකර ගැනීමට මේ වන විටත් කටයුතු කර ඇත. • වසර 10 කට වඩා පැරණි නඩු ඉදිරියේදී භාරගත නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. කෙසේ වෙතත් වසර වසර 10කට වඩා පැරණි නඩු ද සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇත. • නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. 2013-12-31 දිනට වර්තමාන බැඳීම්වල වටිනාකම පහත පරිදි වේ. මුළු වටිනාකම රු: 160,786,567.43 මුළු ආපසු අයකරගැනීම් රු: 9,791,997.71
<p>(ආ)</p>	<p>1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 29 (ඇ) හා 29(ඉ) වගන්තිය ප්‍රකාරව පශ්චාත් උපාධි ප්‍රදානය කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය 2013 දෙසැම්බර් 31 වන විටත් ලබාගෙන නොතිබුණි. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව පශ්චාත් උපාධි පාඨමාලා (taught courses) 3ක් පවත්වා තිබුණි. දර්ශනපති (M-Phil) හා දර්ශන විශාරද (Ph.D.) වැනි පර්යේෂණ පදනම් කරගත් පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බව මේ සම්බන්ධයෙන් උපකුලපතිවරයා මා වෙත දන්වා තිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම හා එකඟවනු ලැබේ.</p> <p>විශ්ව විද්‍යාල පද්ධතියේ පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීමට ස්ථාවර කමිටුවක් ස්ථාපිත කරන තෙක් මෙම පාඨමාලා ආරම්භ කර තිබුණි. එබැවින් සියළුම විශ්ව විද්‍යාල විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාවර කමිටුවේ අනුමැතියකින් තොරව පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කර තිබුණි. නමුත් මෙම පාඨමාලා විධිමත් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියළුම විශ්ව විද්‍යාල වෙත දන්වා ඇත.</p> <p>පර්යේෂණ පදනම් කරගත් දර්ශනපති හා දර්ශනශූරී උපාධි පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.</p>
<p>(ඇ)</p>	<p>නිල නිවාස 20ක සමාලෝචිත වර්ෂය අවසානයට පදිංචි වී සිටි නිලධාරීන් 38 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා රජයේ ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ 5 වගන්තිය ප්‍රකාරව නිවාස කුලී අයකර ගෙන නොතිබුණි. මේ අතර 2002 අප්‍රේල් 16 දිනැති අංක 147/2002 දරණ රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ I ඡේදය ප්‍රකාරව රජයේ තක්සේරුකරුගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් තොරව රු: 150 සිට රු: 600 දක්වා වූ මාසික කුලියට විශ්ව විද්‍යාලයට අයත් නිල නිවාසවල පදිංචි නිලධාරීන්ගෙන් ආර්ථික කුලියක් අයකර තිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම භාජනවනු ලැබේ.</p> <p>2012 අප්‍රේල් 16 දිනැති අංක 147/2002 දරණ රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයට අනුව කටයුතු කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.</p>

4.4 වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය

<p>(අ)</p> <p>(ආ)</p> <p>(ඇ)</p> <p>(ඈ)</p> <p>(ඉ)</p>	<p>සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ (FHCS) භාවිතය සඳහා පෙර වර්ෂය තුළදී වටිනාකම රු:මිලියන 13.36 කට වෛද්‍ය උපකරණ ඉන්දියාවේ පුද්ගලික සමාගමකින් ප්‍රසම්පාදනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.</p> <p>වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවක් (TEC) පත්කර නොතිබුණි. ඒ වෙනුවට, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ප්‍රසම්පාදන කමිටුව (PC) විසින් නිර්දේශ කර අනුමත කර තිබුණි.</p> <p>සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් විද්‍යුත් තැපෑල (E-mail) මගින් සෘජුවම මිල කැඳවීම් සිදුකර තිබුණි.</p> <p>විගණනයට ලබාගත හැකිවූ තොරතුරු වලට අනුව, මිල කැඳවීම් තුනම එකම සැපයුම්කරු විසින් ඉදිරිපත් කර තිබූ අතර, සැපයුම්කරු විසින් එවන ලද මිල කැඳවීම්වල අක්‍රමිකතා තිබුණි. කෙසේ වුවද මෙය ප්‍රසම්පාදන කමිටුව විසින් සලකා බලා නොතිබුණි.</p> <p>“පටක සකස් කිරීම පිළිබඳ උපාංග අටක්” (eight accessories of the tissue processor) නම් වූ වෛද්‍ය උපකරණය රු:මිලියන 4.5 ක පිරිවැයකට ප්‍රසම්පාදනය කර තිබුණද පටක සකස් කිරීම උපකරණයේ රු:මිලියන 2.9 ක් වටිනා ප්‍රධාන කොටස මිලදී ගැනීමට නොහැකිවීම හේතුවෙන් එය මිලදී ගත් දින සිටම ඇසුරුම් පෙට්ටියක් තුළ නිෂ්කාර්යව පැවතුණි.</p> <p>ව්‍යාජ මිල කැඳවීම් ඉදිරිපත් කිරීම, ඉතා ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීම, විශ්ව විද්‍යාලයට සපයන ලද විෂයයන්හි වර්ගය හා ලේඛනය වෙනස් කිරීම, එසේම සැපයුම් ප්‍රමාද කිරීම මගින් විශ්ව විද්‍යාලය නොමඟ යවා තිබුණු බැවින්, එම සැපයුම්කරු අසාධු ලේඛනගත කිරීමට 2014 ජනවාරි 27 දින පැවත්වූ විගණන කමිටුව විසින් 2014 ජූනි 30 දක්වා කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය විසින් පත්කරන ලද විමර්ශන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සැපයුම්කරුට ගෙවන ලද රු: 850,546 ක වැඩිපුර ගෙවීම් අයකර ගැනීමට විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි.</p>	<p>මෙම ගැටළුව විශ්ව විද්‍යාලය ඉතා ගැඹුරින් විමර්ශනය කොට ඇත. වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කරන ලෙසත් ඒවායේ තත්ත්වය හා වටිනාකම ඇගයීම සඳහාත් කොළඹ පිහිටි සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයෙකුගෙන් විශ්ව විද්‍යාලය ඉල්ලීමක් කර ඇත.</p> <p>ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාගේ වාර්තාව මත පදනම්ව විමර්ශනයක් කිරීම සඳහා විශ්‍රාම ගිය විගණන අධිකාරීවරයකු ස්වාධීන විමර්ශන නිලධාරියකු ලෙස විශ්ව විද්‍යාලය විසින් පත් කොට ඇත.</p> <p>විමර්ශන නිලධාරියා විසින් සිය වාර්තාව 2014-01-20 වන දින ලබාදුන් අතර එය 2014-01-27 වන දින පැවති 29 වන විගණන කමිටුවට ඉදිරිපත් කරන ලදී. අදාළ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව විගණන කමිටුව පහත තීරණ ගන්නා ලදී.</p> <p>(අ) සැපයුම්කරුවන්ගේ වංචා සහගත ක්‍රියාකාරකම් නිසා සිදුවිය හැකි පාඩු හැකිතාක් දුරට ආවරණය කරගැනීම සඳහා විශ්ව විද්‍යාලය සැපයුම්කරුවන් වෙත කිසිදු ගෙවීමක් තවදුරටත් සිදු නොකළ යුතුය.</p> <p>(ආ) ව්‍යාජ මිල කියුම් ඉදිරිපත් කිරීම, ඉතා ඉහළ මිල ගණන් ඉදිරිපත්කිරීම, ලියකියවිලි වංචනික ලෙස වෙනස් කිරීම මගින් විශ්ව විද්‍යාලය වෙත සපයන ලද භාණ්ඩවල වෙළඳ ලකුණ හා දවටනය වෙනස් කිරීම හා සැපයුම් ප්‍රමාද කිරීම මගින් විශ්ව විද්‍යාලයට වංචා කිරීම වෙනුවෙන් සැපයුම්කරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරු ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අසාධු ලේඛනයට ඇතුළත් කිරීම.</p> <p>(ඇ) මේ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන හතරක් සිදුකර ඇති බැවින් හා අදාළ සොයාගැනීම් මුළුමනින්ම වාගේඑක හා සමාන බැවින් තවදුරටත් විමර්ශනයක් සිදුකළ යුතු නැති බවට විගණන කමිටුව වැඩිදුරටත් නිර්දේශ කරන ලදී. මෙය අදාළ ගැටළු අවසන් කිරීම තවදුරටත් ප්‍රමාදවීම් වළක්වනු ඇත.</p> <p>(ඈ) තවදුරටත් ගෙවීම් සිදු නොකිරීම මගින් විය හැකි පාඩු ආවරණය කරගත හැකිවනු ඇත.</p> <p>විගණන කමිටුවේ ඉහත නිර්දේශයන් 2014-01-24 දින පැවති 248 පාලක සභාවට යොමුකරන ලද අතර විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන</p>
--	--	---

		<p>විමසුමේ දක්වා ඇති අඩුපාඩු ප්‍රසම්පාදන කමිටුව හිතාමතා සිදුකරන ලද්දක් නොවන බව හා නැගෙනහිර විශ්ව විද්‍යාලයට මෙමගින් කිසිදු මූල්‍ය අලාභයක් සිදු වී නොමැති බව හැඟී ගිය බැවින් මෙම නිර්දේශයන් පාලක සභාව විසින් අනුමත කරන ලදී. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ ඉහත තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් පවතී.</p>
--	--	--

4.5 මානව සම්පත් කළමනාකරණය

	<p>2013 දෙසැම්බර 31 දිනට විශ්ව විද්‍යාලයේ අනුමත හා තරාස සේවක සංඛ්‍යාව පහත දැක්වේ.</p> <table border="1" data-bbox="284 600 823 896"> <thead> <tr> <th>සේවක වර්ගය</th> <th>අනුමත සේවක සංඛ්‍යාව</th> <th>තරාස සේවක සංඛ්‍යාව</th> <th>පුරප්පාඩු සංඛ්‍යාව</th> <th>අතිරික්තය</th> </tr> </thead> <tbody> <tr> <td>අධ්‍යයන</td> <td>230</td> <td>153</td> <td>72</td> <td>-</td> </tr> <tr> <td>අධ්‍යයන සහාය</td> <td>14</td> <td>09</td> <td>05</td> <td>-</td> </tr> <tr> <td>පරිපාලන</td> <td>29</td> <td>19</td> <td>10</td> <td>-</td> </tr> <tr> <td>තාවකාලික (අධ්‍යයන)</td> <td>59</td> <td>58</td> <td>01</td> <td>-</td> </tr> <tr> <td>බාහිර</td> <td>-</td> <td>-</td> <td>-</td> <td>70</td> </tr> <tr> <td>එකතුව</td> <td>332</td> <td>239</td> <td>88</td> <td>70</td> </tr> </tbody> </table> <p>මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.</p> <p>(අ) පුරප්පාඩු 88 පිරවීම සඳහා විශ්ව විද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පියවර ගෙන නොතිබුණි.</p> <p>(ආ) විශ්ව විද්‍යාලයේ පීඨ 5ක මහාචාර්ය හා සහාය මහාචාර්ය තනතුරු වැනි ප්‍රධාන අධ්‍යයන තනතුරුවල පුරප්පාඩු 20ක් පැවතුණි. කෙසේ වුවද එම පුරප්පාඩු පිරවීම සඳහා විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි.</p> <p>අවස්ථා රාශියකදී පුවත්පත් දැන්වීම් මගින් පුරප්පාඩු තනතුරු ප්‍රසිද්ධ කරන ලද බවත් එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බවත් මේ සම්බන්ධයෙන් උපකුලපති විසින් මා වෙත දන්වා තිබුණි.</p>	සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තරාස සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්තය	අධ්‍යයන	230	153	72	-	අධ්‍යයන සහාය	14	09	05	-	පරිපාලන	29	19	10	-	තාවකාලික (අධ්‍යයන)	59	58	01	-	බාහිර	-	-	-	70	එකතුව	332	239	88	70	<p>ප්‍රධාන අධ්‍යයන පුරප්පාඩු පිරවීම සඳහා 2006 හා 2012 පුවත්පත් දැන්වීම් පළකලද මහාචාර්ය තනතුරු පුරප්පාඩු සඳහා යහපත් ප්‍රතිචාර කිසිවක් ලැබී නොමැත. එබැවින් පීඨවල අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම කාර්ය මණ්ඩල තනතුරු පරිවර්තනය කිරීමට හා ජ්‍යෙෂ්ඨ කලීකාර්ය (කොන්ත්‍රාත් පදනම) හෝ තාවකාලික සහය කලීකාර්ය ලෙස පිරවීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත් මෙම තනතුරු පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට ක්‍රියාමාර්ගගනුලැබේ.</p>
සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තරාස සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්තය																																	
අධ්‍යයන	230	153	72	-																																	
අධ්‍යයන සහාය	14	09	05	-																																	
පරිපාලන	29	19	10	-																																	
තාවකාලික (අධ්‍යයන)	59	58	01	-																																	
බාහිර	-	-	-	70																																	
එකතුව	332	239	88	70																																	

4.6 වත්කම් කළමනාකරණය

	<p>2007 වර්ෂයේදී රු: 2,018,963 ක පිරිවැයකට මිලදී ගත් හා සනාථන ගොඩනැගිල්ලේ සවිකරන ලද සෝපානයක් (Elevator) අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් වර්ෂ භයකට වැඩි කාලයක් උපයෝජනය කර නොතිබුණි.</p>	<p>විදුලි සෝපානය අළුත්වැඩියා කොට දැන් ප්‍රයෝජනයට ගනු ලැබේ.</p>
--	--	--

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය		
5.1	<p>වාර්ෂික වාර්තා සහාගත කිරීම</p> <p>2011 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2014 ජනවාරි 20 දින පාර්ලිමේන්තුවේ සහාගත කර තිබූ අතර 2012 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2014 අප්‍රේල් මස 30 දක්වා පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.</p>	<p>සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකරනු ලැබේ. වාර්ෂික වාර්තා සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබයි. ඒ අනුව 2012 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව සංයුක්ත තැටි 350කද සමඟින් අමාත්‍යාංශයට භාරදීමට අප විසින් මේ වන විටත් කටයුතු කර ඇත.</p>
5.2	<p>ක්‍රියාකාරී සැලැස්ම</p> <p>2010 මාර්තු 10 දිනැති අංක පීඑල්/ආර්/2/2/3/5(4) දරණ රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්ගේ චක්‍රලේඛ ලිපියට අනුව, විශ්ව විද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කර නොතිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම සමඟ එකඟවනු ලැබේ.</p> <p>රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2010 මාර්තු 10 දිනැති අංක පීඑල්/ආර්/2/2/3/5(4) චක්‍රලේඛය ප්‍රකාරව සංයුක්ත සැලැස්ම, උපාය මාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම හා වාර්ෂික ක්‍රියාකාරී වාර්තාව යාවත්කාලීන කොට අදාළ අධිකාරීන් වෙත යොමු කිරීමට මේ වන විටත් කටයුතු කර ඇත.</p>
5.3	<p>අභ්‍යන්තර විගණනය</p> <p>කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් අභ්‍යන්තර විගණනයක් සිදුකිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට ස්ථීර හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් පත් කර නොතිබුණි.</p>	<p>ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විගණන ඒකකය පළපුරුදු සහකාර විගණකවරයකු යටතේ කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කටයුතු පුළුල්වීම හා වැඩ ප්‍රමාණය ඉහලයාමත් නිසා අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවාගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යෝජනා කර යවා ඇත.</p>
5.4	<p>ප්‍රසම්පාදන සැලැස්ම</p> <p>2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 වගන්තිය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම සමඟ එකඟවනු ලැබේ.</p> <p>දැන් එය 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 4.2 ඡේදය ප්‍රකාරව පිළියෙල කර ඇත.</p>
5.5	<p>අයවැය ලේඛනමය පාලනය</p> <p>අයවැයගත සහ තර්ථ ආදායම හා වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.</p>	<p>විගණකාධිපතිවරයාගේ අදහස් දැක්වීම සමඟ එකඟවනු ලැබේ.</p> <p>අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා දීමනා ඉහළ යාම, ක්ෂය ප්‍රතිපාදනයන් ඉහළ යාම, අතිරේක සිසුන් බඳවාගැනීම හා සාමාලෝචිත වර්ෂය තුළ සිදුකරන ලද විනය පරීක්ෂණවලින් සේවයෙන් පහකරන ලද හා සේවය අවසන් කරන ලද සේවකයන් 31 දෙනෙකුට අදාළ පාරිතෝෂික දීමනා ගෙවීමයන කරුණු විශාල විචලනයන්ට හේතු සාධක වී ඇත.</p>

6	<p>විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු උපකුලපතියේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.</p> <p>(අ) ගිණුම්කරණය (ආ) වත්කම් කළමනාකරණය (ඇ) අත්තිකාරම් ගෙවීම් නිරවුල් කිරීම (ඈ) ප්‍රසම්පාදන පරිපාටිය (ඉ) බඳවාගැනීම් පරිපාටිය</p>	<p>අනුකූල වීම සඳහා සටහන් කරගන්නා ලදී.</p>
---	--	---

ආචාර්ය කේ. කෝබින්දරාජා
උප කුලපති